

## හතරවන පරිච්ඡය

### ක්ලේශයෝ

#### I

### මානුෂික ක්ලේශයෝ

1. බුද්ධ ස්වභාවයේ නිරමල බව කිලිටි කරන එමෙන්ම එය වසාලන ලොකික ආගාවන් දෙකක් ඇත.

පළමුවැන්න තීන්දුවක් ගැනීමේදී මිනිසුන් ව්‍යාකුලත්වයට පත් කරන විශ්ලේෂණයට සහ සාකච්ඡාවට ඇති ආගාවයි. දෙවැන්න නම් මිනිස් වටිනාකම් ව්‍යාකුලත්වයට පත්කරන උද්වේගී අත්දැකීම්වලට ඇති ආගාවයි.

තරකනමය මූලාවීම් සහ ප්‍රතිපත්තිමය මූලාවීම් යන දෙක සියලු මිනිස් කෙලෙස්වල වර්ගීකරණයක් වශයෙන් සිතිය හැක. නමුත් ඇත්ත වශයෙන්ම ඒවායේ පදනම වශයෙන් මූලික ලොකික දුෂ්කරතා දෙකක් ඇත. පළමුවැන්න අවිද්‍යාවයි. දෙවැන්න තණ්ඩාවයි.

තරකනමය මූලාවීම් අවිද්‍යාව පදනම් කොට ඇත. ප්‍රතිපත්තිමය මූලාවීම් තණ්ඩාව පදනම් කොට ඇත. මේ නිසා

කට්ටල දෙක ඇත්තෙන්ම එකම කට්ටලයකි. සියලු දුනෙකහි මූල මේ දෙකයි.

මිනිසුන් මෝඩ නම් නිවැරදිව සහ ආරක්ෂිතව කරුණු සලකා බැලීමට ඔවුන්ට තොහැකිය. පැවැත්මට ඇති ආගාවට බැඳී සිටින නිසා සියල්ල බදා ගැනීම එල්ලීම සහ බැඳීම යන මේවා තොවැලැක්විය හැකි අයුරින් පසුපසින් පැමිණෙයි. දකින සහ ඇසෙන ප්‍රිය දේ පිළිබඳව ඇති මේ නිරන්තර ආගාව මිනිසුන් වරයා පිළිබඳ මූලාවට යොමු කරයි. සමහරු කායික මරණය ද කැමති වෙති.

මේ මූලික මූලාශ්‍රයන්ගෙන් සියලු ආගාවන්, කොර්යාය, මෝඩකම්, වරදවා වටහා ගැනීම්, අමනාපයන්, ර්ම්ප්‍රාවන්, වාටු බස්, රවටිලි, ආඩම්බරකම්, නිගුහයන්, මත්වීම්, ආත්මාර්ථකාමීත්වයන් හටගනී, උපදී.

2. තෘප්තිය පිළිබඳ වැරදි අදහස්වලින් ආගාව උපදී. කෙනෙකුගේ තත්ත්වය හා වට්පිටාව පිළිබඳ වැරදි අදහස්වලින් කේත්‍ය උපදී. නිවැරදි වරයාව තීරණය කර ගැනීමට ඇති තොහැකියාව තුළින් මෝඩකම් උපදී.

ලෝහ, ද්වේෂ, මෝහ යන මේ කුතා ලෝකයේ ඇති ත්‍රිවිධ ගිනි නම් වේ. ලෝහ ගින්න ලෝහයෙන් සිය සත්‍ය මතස නැති කරගත් අය ද්වයි. ද්වේෂ ගින්න ද්වේෂයෙන් සිය සත්‍ය මතස නැති කරගත් අය ද්වයි. මෝහ ගින්න බුදුන්වහන්සේගේ ධර්මය ඇසීමට හා අනුගමනය කිරීමට නොහැකි වීම කුළුන් සිය සත්‍ය මතස නැති කරගත් අය ද්වයි.

ඇත්ත වශයෙන් ම මේ ලෝකය බොහෝ වූ ද, නා නා වූ ද ගින්දිරින් දැවෙන්නේය. ආගාව නැමැති ගින්න, කුෂ්ධය නැමැති ගින්න, අඡානකම නැමැති ගින්න, මමත්වය හා මුළාව නැමැති ගිනි, ජරා, ව්‍යාධි මරණ නැමැති ගිනි, කණ්ගාටුව, විලාපය, දුක නැමැති ගිනි මේ අතර ඇත. හැම තන්හි මේ ගිනි බුර බුරා නැගෙමින් ඇත. මේ ගිනි ද්වන්නේ තමා පමණක් නොවේ. ඒවා අතිත් අයට ද දුක ගෙනදේයි. එමෙන්ම කායික, වාචික සහ මානසික වැරදි ක්‍රියාවන් සඳහා ඔවුන් යොමු කරයි. මේ ගිනි හේතුවෙන් ඇතිවන ක්‍රියාවලින් සැරව ගෙන්න පටන් ගනී. ඒවාට ලංචන අන් අයට ද ඒවා බෝෂීමෙන් සහ විෂ ගැරිගත වීමෙන් ද ඔවුන් වැරදි මාර්ගයන්ට යොමු කරයි.

3. තංප්තිමත් හාවයේ අවශ්‍යතාවයෙන් ලෝහය උපදී. අතංප්තිමත්හාවයේ අවශ්‍යතාවයෙන් කුෂ්ධය උපදී. අපිරිසිදු සිතුව්ලිවලින් මෝඩකම උපදී. දුෂ්චර වූ ලෝහයට ඇත්තේ ස්වල්ප වූ අපිරිසිදු බවකි. නමුත් එය ඉවත් කිරීමට අපහසුය. දුෂ්චර වූ

කෙත්දයට ඇත්තේ වැඩි අපිරසිදු බවකි. තමුත් එය ඉවත් කිරීමට පහසුය. දුෂ්චර වූ මෝහයට ඇත්තේ වැඩි අපිරසිදු බවකි. එය පහසුවෙන් මැඩලිය නොහැක.

මේනිසුන්ට සත්‍ය වූ සතුටක් ගෙනදෙන්නේ කුමකින් ද යන්න නිවැරදිව විනිශ්චය කිරීමෙන් ද ජීවිතයේ අසතුවුදායක සිද්ධීන් හමුවේ මතස දැඩිව පාලනය කිරීමෙන් ද මෙමතිය හා කරුණාව පිළිබඳ බුදුන්වහන්සේගේ දේශනා තිතර මෙනෙහි කිරීමෙන් ද කොයිවිටෙක හෝ කොතැනක හෝ නැගෙන මේ ගිනි නිවා දැමිය යුතුය.

4. ලෝහ ද්වේෂ මෝහයන් උණ රෝගයක් වැනිය. කිසිවෙක් මෙම උණෙන් පෙළෙයි නම් ඔහු සුවදායී කාමරයක සැතපී සිටියන් නිදි නොලැබ හෙතෙම දුක් විදින්නේ වෙයි.

ඒබු උණ රෝගයක් නොමැති අය කිසි විටකත් නිදා ගැනීමේ අපහසුකම නොමැතිව සාමකාමීව නිදා ගනිති. ගින කාලයේ රාත්‍රියක වුවද, තුනී කොළ තැවරැ බිමෙහි වුවද, ශ්‍රීං කාලයේ දොරවල්වලින් ආවරණය කරන ලද කුඩා කාමරයක වුව ද ඔවුනු සැපසේ නිදා ගනිති.

එබැවින් මිනිසා දුක් විදීමට ප්‍රමුඛ වන්නේ මෙකී තංප්ණාව කොංඩය හා මෝඩකම වේ. මෙම දුක්බමුලයන් ඉවත් කිරීමට කෙනෙකු සිල්පද සමාදන් විය යුතුය. මනසේ එකග බව ප්‍රගුණ කළ යුතුය. එමෙන්ම ප්‍රයාව තිබිය යුතුය. සිල් සමාදන් වීමෙන් ලෝහය හා සම්බන්ධ කෙලෙස් ඉවත් වේ. ද්වේෂය හා සම්බන්ධ කෙලෙස් මනසේ තිවැරදි එකග බවින් ඉවත් වේ. මෝහය හා සම්බන්ධ කෙලෙස් ප්‍රයාවෙන් ඉවත් වේ.

5. මිනිස් ආගාවන් අසීමිතය. එය ලුණු මිගු වතුර බොන්නා වූ මිනිසෙකුගේ පිපාසාව මෙනි. හෙතෙම කෙතරම් වතුර බේවත් තංප්තියට පැමිණෙන්නේ නොවයි. එහත් පිපාසය වැඩිවතු පමණි.

එබැවින් යම් මිනිසෙකු ඔහුගේ ආගාවන් මුදුන්පත් කර ගැනීමට ප්‍රයත්ත දරන්නේ යමිසේ ද හෙතෙම මානසික කනස්සල්ලට හාජනවන්නේ ස්වකිය දුක දියුණු තියුණු කර ගන්නේය.

ආගාවන්වල තංප්තියට පැමිණීම කිසි විටකත් නැත. එය නිතරම කිසිදා සංසිද්ධිය නොහැකි නොසන්සුන් බව හා නොරිස්සන ගතිය ඉතිරි කර යන්නේය. එමෙන්ම ඔහුගේ ආගාවන් තංප්තිමත් කර ගැනීම වළක්වන්නේ නම් ඔහු බොහෝ විට පිස්සෙකු බවට පත්වන්නේය.

තම ආංගාවන් තංප්තියට පත් කර ගනු වස් මිනිස්සූ එකිනෙකා සමග පොර වදිති. සටන් කරති. රජේක් තවත් රජකු සමග, දාසයෙක් දාසයෙකු සමග, දෙමවිඡියෝ දරුවන් සමග, සහෝදරයා සහෝදරයෙකු සමග, සහෝදරය සහෝදරියක සමග, මිත්‍යා මිත්‍යයෙකු සමග පොර බදති. එපමණක් නොව ඔවුනු සිය ආංගාවන් තංප්තිමත් කර ගැනීමට එකිනෙකා මරති.

මිනිස්සූ බොහෝ විට සිය තංශ්ණාවන් මුදුන්පත් කරගැනීමට ගන්නා උත්සාහයේ දී සිය ජීවිත විනාශ කර ගනිති. ඔවුනු සොරකම් කරති. රවටති. කාමයේ වරදවා හැසිරෙති. ඉන්පසු එහි එල විපාක වශයෙන් නින්දාවන්ට හාජනය වේ. පසුව නිතැතින්ම දුධුවම් ලබමින් දුක් විදිති.

කාම සන්තර්පණය අවසානයේ දී අසතුට සහ දුක ගෙනෙන බව හොඳාකාරව දකිමින් ඔවුනු සිය කයින් වචනයෙන් සහ සිතෙන් පවිකම් කරති. ආංගාවන් එතරම්ම බලවත්ය. ඉන්පසු ර්ලග හවයේදීත් විවිධ දුක් විදිති.

6. මෙලොව ඇති සියලුම කෙලෙස් අතරත අතිශයින් තියුණු වන්නේ තංශ්ණාවයි. ලොව ඇති අනික් සියලුම කෙලෙස් ඒ පසුපස යයි. තංශ්ණාව අනෙක් කෙලෙස්වලට වැශේන්න ඩුමිය ලබා දෙයි. තංශ්ණාව ලොව ඇති සියලු හොඳ ක්‍රියා කා ගිල දමන රාක්ෂයකු වැනිය. දුඩී තංශ්ණාව මල්වත්තක සැර වී සිටින

සර්පයකු සේය. ලස්සන පමණක් සොයා එන්තවුන් උග් විනාශ කර දමයි. තංශ්ණාව ගසක මතු පිට සිසාරා අතුපත් ඇදී යන වැලක් සේය. තංශ්ණාව සිය අඩු මිනිස් හැඟීම් වෙත විහිදුවා මතස වියලි යන තුරු එහි යහපත් දේ උරා බොයි. තංශ්ණාව දුෂ්චරකුසකු විසින් දමන ලද ඇමකි. එය ගිලින මෝඩ මිනිසුන් අපායට ඔහු ඇදාගෙන යයි.

වියලි ඇට කටුවක් රුධිරයේ ආග්‍රහණයෙන් යුතු වන්නේ බල්ලා එය දැඩි ආගාවෙන් විභා වනතුරු සපා කන්නේය. එමෙන්ම තංශ්ණාවද මිනිසාට බල්ලාට මෙම කටුව මෙනි. හෙතෙම ද විභාවට පත්වන තුරු තංශ්ණාවට ගිෂ්‍ර වන්නේය.

එක් මස් කැල්ලක් රුදුරු මෘගයෙන් දෙදෙනෙකුට විසිකරන ලදුවහොත් උන් දෙදෙනා එය ලබා ගැනීමට එකිනෙකා නිය පහරින් සටන් කරති. අයුෂාන මිනිසා සූලං පහරට විරුද්ධව ගෙන යන බුළුත්ත නිසා තමාම ද්‍රවන්නේය. මෙම මෘගයෙන් දෙදෙනා මෙන් ද මෝඩ මිනිසා මෙන් ද මිනිස්සු තමන්ගේ ලොකික ආගාවන් නිසා ඔවුන්ම පුළුස්සා ගනිති. හිංසා කර ගනිති.

7. විෂ ර්වලින් බාහිර ගැබිරය රැක ගැනීම පහසුය. එහෙත් මතස තුළම ඇතිවන විෂ ර්වලින් මතස රැකගත තොහැක. ලෝභ, ද්වේෂ හා මෝහයන් මමත්වය හා බැඳුණු මුලාවීම් ද යන මේ විෂ සහිත ර්

සතර මතස තුළම හටගන්නේය. එමෙන්ම මරණීය විෂවලින් එය දූෂ්‍ය කරන්නේය.

ලෝහ, ද්වේෂ මෝහයන්ගෙන් මිනිසුන් දූෂ්‍ය වූ විට ඔවුනු බොරු කියති. අනුන් රවටති. බණති. අපැහැදිලි වචන ඇත්තේ වෙති. අනතුරුව මැරීමෙන්, සොරකම් කිරීමෙන්, කාමයෙහි වරදවා හැසිරීමෙන් ඔවුන්ගේ වචන ක්‍රියාවට නගති.

සිත් පවතින මෙම දූෂ්‍යත තත්ත්ව තුන ද හතරවැදැරුම් වාචික දොස් ද ත්‍රිවිධ කායික වැරදි තුන ද එකතු කළ විට දසවැදැරුම් මහා අකුසල වන්නේය.

ඉදින් මිනිස්සු බොරු කීමට පුරුදු වෙත් ද ඔවුනු නොදැනුවත්වම සැම කළ හැකි වැරද්දක්ම කරති. රෝගව යමක් කිරීමට හැකිවීමට ප්‍රථමයෙන් ඔවුන් බොරු කිව යුතුය. බොරු කීමට පටන්ගත් වේලෙහි සිට නොදැනුවත්වම නපුරු අයුරින් ඔවුනු ක්‍රියා කරති.

කැදිරකම, අධික තංශේණාව, හය, තෙශ්ඛය, අභාගයය හා නොසතුටුහාවය ආදී සියල්ල මෝඩකම හේතුකොට ගෙන ඇති වේ. මේ අනුව විෂ අතරත බලවත්ම විෂ වන්නේ මෝඩකමය.

8. තංප්ණාව නිසා ක්‍රියාවන් ඇති වේ. ක්‍රියාවන්ගෙන් දුක ඇති වේ. තංප්ණාව ක්‍රියාව හා දුක අවසානයක් තැතිව කැරෙකෙන රෝදියක් වැනිය. මේ රෝදියේ කැරකීමට ආරම්භයක් හෝ අවසානයක් නොමැත. මිනිසුන්ට එම සංසාර වක්‍රයෙන් වෙන් වියා නොහැක. මෙම සංසාර වක්‍රයට අනුව නැවත නැවත උපදිමින් එක් ජීවිතයක් තවත් එකකට සම්බන්ධව ගමන් කෙරේ.

කෙනෙකු මේ අනන්ත වූ සසර තුළ පිළිවූ සිය ඇටකටු සහ අඩු එකතු කරන්නේ නම් එය කන්දක් මෙන් උස්වනු ඇත. කෙනෙකු සසර තුළ ඔහු බිඛි මධ්‍යිකිරී එකතු කරන්නේ නම් එය සාගරයට වඩා ගැහුරු වනු ඇත.

සියල්ලන් තුළම බුද්ධ ස්වභාවය තිබුණ ද ලොකික ආගාවන් තැමති කෙලෙස් තුළ එය ගැහුරින් වැසී ඇත. ඒ නිසා එය බොහෝ කාලයක් අප්‍රකටව පවතී. දුක් මේ තරම් පොදු දෙයක් වී ඇත්තේත් දුක්බිත ජීවිත සඳාතනිකව නැවත ඇතිවන්නේත් මේ කරුණ නිසයි.

## II

### මිනිසාගේ ස්වභාවය

1. මිනිසාගේ ස්වභාවය විනිවිද දැකිය නොහැකි සේ සනව වැඩුණු කැලැවක් වැනිය. සමාන කර බලන කළ සතෙකුගේ ස්වභාවය අදහාගැනීම පහසු දෙයකි. කැඩි පෙනෙන වෙනස්කම් 4 ක් තුළින් අපට සාමාන්‍ය වශයෙන් මිනිසාගේ ස්වභාවය වර්ග කළ හැක.

පළමුව වැරදි ඉගැන්වීම නිසා ගරීරයට දුක් දෙන ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීමෙන් දුක්විදින අය සිටිති. දෙවනුව නපුරු ක්‍රියාවලින් ද සොරකම කිරීම, ප්‍රාණසාත වැනි අකුසල කරමවලින් ද අනුනට හිංසා කිරීම ආදියෙන් අනුන්ට දුක් දෙන අය සිටිති. තුන්වෙනුව තමා ද ඇතුළ ව අනුන් ද එකට දුක් විදිමට සලසන අය සිටිති. සතරවෙනුව තමන් ද දුක් නොවිද අන් අය ද දැකින් මුදාගෙන සිටින්නේ ද වෙති. අවසාන කොටසින් දැක් වූ මිනිස්සු බුදුන්වහන්සේගේ ධර්මය අනුගමනය කිරීමෙන් ලෝහ ද්වේජ මෝහයන්ට යටත් නොවෙති. ඔවුහු ප්‍රාණසාතය හෝ සොරකම කිරීමෙන් තොරව කරුණාවෙන් සහ ප්‍රයාවෙන් යුතු සාමකාමී ජ්‍යෙෂ්ඨ ගත කරති.

2. ලෝකයේ මිනිසුන් වර්ග තුනක් ඇත. පළමු කොටස ගලක කොටන ලද අකුරැ මෙනි. ඒ අය පහසුවෙන් කොළඳයට යට වී සිය කොළඳ සිතුවිලි දිර්ස කාලයක් තුළ තබා ගතිති. දෙවැනි කොටස වැළැල් ලියන ලද අකුරැ වැනිය. ඒ අය ද කොළඳයට යට වෙති. එහෙත් ඔවුන්ගේ කොළඳ අදහස් ක්ෂේත්‍රයකින් පහ වේ. තුන්වෙති කොටස ගලා යන ජලයේ ලියන ලද අකුරැ වැනිය. ඒ අය පසුගිය දේ ගැන සිතිවිලි තබා නොගතිති. ඔවුහු පරුෂ වචන හා සම්පූලාපයන් නොසලකා අමතක වීමට ඉඩ හරිති. එබැවින් ඒ අයගේ සිත නිතරම සුපිරිසිදු බවින් යුතු වේ.

තවත් මිනිසුන් වර්ග තුන් කොටසක් ඇත. පළමු කොටස බොහෝ ආචම්බර අයයි. ඔවුහු දුරදිග නොබලා ක්‍රියා කරති. එමෙන්ම කිසිදා තංපේතිමත් හාවයකට නොපැමිණෙති. ඔවුන්ගේ ස්වභාවයන් තේරුම් ගැනීමට පහසුය. කරුණාවන්ත වූ ද සැමවිට සොයා බැලීමෙන් පසුව ක්‍රියා කරන පිරිසක් ඇත. ඔවුන්ගේ ස්වභාවයන් තේරුම් ගැනීමට අපහසුය. සම්පූර්ණයෙන් ආශාවන් ප්‍රහිත කළ කොටසක් ඇත. ඔවුන්ගේ ස්වභාවයන් තේරුම් ගැනීමට හැකියාවක් නැත.

මේ ආකාරයෙන් මිනිසුන් බොහෝ විවිධාකාරයන්ගෙන් වර්ග කළ හැකිය. තමුත් කෙසේ තමුදු, ඔවුන්ගේ ස්වභාවයන් තේරුම් ගැනීම ඉතා දුෂ්කරය. බුදුන්වහන්සේ පමණක් උන්වහන්සේගේ ප්‍රයාවෙන් ඔවුන් තේරුමීගෙන විවිධ වූ දේශනාවන් මගින් ඔවුන්ට මග පෙන්වති.

### III

#### මනුෂ්‍ය ජීවිතය

1. මනුෂ්‍ය ජීවිතය මතාව විදහා පාන එක් උපමා කථාවක් ඇත. කලෙක එක් මිනිසේක් ගංගාවක ගලායන දිසාවට සිය බෝට්ටුව යාත්‍රා කළේය. ගග අද්දර සිටි එක් කෙනෙක් ඔහුට “මතරම සතුටින් දියදහරාව ඔස්සේ පැදිලීම නතර කරන්න. ඉදිරියට ප්‍රපාත හා හයානක දියසුලි ඇත. ගල්පර අද්දර කිහිලන් හා දිය රක්ෂන් අරක්ගෙන ඇත. ඔබ ඔය ගමන දිගටම ගෙන ගියහොත් ඔබගේ විනාශය ඇති වන්නේ යැයි” අනතුරු ඇගැවීය.

මේ උපමා කථාවේ එන “වේගවත් ජල ධාරාව” රාජික ජීවිතයයි. “ඉතා සතුටින් පැදිලීම” යනු කෙනෙකුගේ ආගාවන්ට නිදහසේ හැසිරීමට ඉඩ හැරීමයි. “ඉදිරියට ඇති වේගවත් ජල ධාරාව” යනු ඒ අනුව එන දුක සහ වේදනාවන්ය. “දිය සුලි” යනු සතුටයි. “දිය රක්ෂන් හා කිහිලන්” යනු කාමහෝගී ජීවිතයක එන ජරාව හා මරණයයි. “ගග අද්දර සිට අනතුරු හගවන්නා” බුදුන්වහන්සේයි.

තවත් උපමා කථාවක් ඉදිරිපත් කරමි. අපරාධයක් කළ මිනිසේක් දුවන්නේය. ආරක්ෂක හටයෝ කීපදෙනෙක් ඔහු පසුපස ලුහුබඳිති. ඔහු ලුහුබඳ යන ආරක්ෂක හටයන්ගෙන් සැරැවී සිටීම් වස් වැළැවුන් ගහන ලිඳකට බසින්නේය. හේ ලිඳ තුළට යත්ම ලිඳ

තුළ සර්පයන් ඇති බැවි දකින්නේය. හේ ජීවිත ආරක්ෂාව සඳහා එක් වැලක එල්ලෙන්නේය. වික වේලාවකින් අත් විභාවට පත්වන්නේ සුදු හා කළ මීයන් දෙදෙනෙකු ඔහු එල්ලී සිටින වැල කපන බැවි ඔහු දකියි.

ඉදින් වැල බිඳුනහොත් හේ සර්පයන්ගේ මුඛයට වැට් විනාශ වන්නේය. ක්ෂේමයකින් උඩ බලන හේ තමාගේ ඔඟවට උඩින් එල්ලන මීවදයෙන් මී වැහිරෙන බැවි දකියි. මිනිසා තමාගේ සියලු හයානක උපදුවයන් අමතක කොට සතුරින් ඒ මී පැණි කැමට පටන් ගනියි.

“මිනිසෙකු” යනු දුක් විදීමට සහ තනිවම මරණයට පත්වීමට උපන් පුද්ගලයායි. “ආරක්ෂක හටයන් සහ සර්පයන්” යනු සියලු ආගාවන් සහිත ගරිරයි. “වැල්” යනු මිනිස් ජීවිතයේ අව්‍යුත්ත්න් පැවැත්මයි. “සුදු හා කළ මීයන්” යනු දිවා රු හා ගෙවීයන වර්ෂයන් දක්වන කාල සීමාවයි. මිපැණිවලින් කල් ගිය දුක් අමතක කරවන කායික සැප පෙන්නුම් කරයි.

2. මෙහි තවත් උපමා කරාවක් ඉදිරිපත් කරමි. එක් රජකෙනෙක් සර්පයන් හතර දෙනෙකු ගෙන පෙට්ටියක බහා එය සිය සේවකයෙකුට මනාව රැකබලා ගන්නා ලෙස අණ කරයි. එමෙන්ම එක සර්පයෙකු හෝ කේන්ති කරගනු ලබුවහොත් ඔහුට මරණ

දැඩුවම දෙන බවට අනතුරු හගවයි. සේවකයා බියෙන් එම පෙටවිය විසිකොට පැන යාමට තීරණය කරයි.

රජු ආරක්ෂක හටයින් පස්දෙනෙකු ඔහු ඇල්ලීම පිණිස පිටත් කර යවයි. ඔවුහු එම සේවකයා ආරක්ෂිතව ආපසු ගෙන යාමට සිතා මිතු ලිලාවෙන් පළමුව ඔහු වෙත යති. නමුත් සේවකයා ඔවුන්ගේ මිතුත්වය විශ්වාස තොකර වෙතත් ග්‍රාමයකට පලා යයි.

ඉන්පසු සිහිනෙන් ඔහුට එක් කටහඩක් කියා සිටියේ මෙම ගමේ ඔහුට ආරක්ෂිත තැනක් තොමැති බවත් සොරු හයදෙනෙකු විසින් ඔහුට පහර දෙන බවත්ය. ඒ නිසා සේවකයා බියෙන් එතැනින් පලා යයි. ඔහු ඔහුගේ ගමන් මග වළක්වන කැලැබද ගංගාවක් සම්පයට එයි. ඔහු පසුපස එන උච්චරු පිළිබඳ සිතා පහුරක් තනා එම ගැ සාර්ථකව තරණය කොට ඔහු අවසානයේදී ආරක්ෂාව සහ යාමය ලබයි.

“පෙටවියේ සිටින සරපයින් සතර දෙනා” මාංග සිරුරු තනත පෘතුවිය, වතුර, ගින්දර හා වාතය පෙන්නුම් කරයි. තං්ත්‍රීවාට ගොදුරු වන ගේරය මනසේ සතුරෙකි. එබැවින් ඔහු ගේරයෙන් පැන යාමට උත්සාහ කරයි.

“සුහද ලිලාවෙන් එන ආරක්ෂක හටයන් පස්දෙනා” යනු සිරුර සහ මනස සකස් කරන රුප, චේදනා, සික්කුදා, සංඛාර සහ වික්කුදාණ යන ස්කන්ධ පහයි.

“ආරක්ෂිත පෙදෙස” යනු කිසිසේත් ආරක්ෂාවක් නැති ඉන්දියයන් හයයි. “සොරු හයදෙනා” යනු ඉන්දියයන් හයේ අරමුණු හයයි. මේ අයුරින් ඉන්දියයන් හයේ ඇති උච්චරු දැක තැවතත් පලා යන ඔහු ලෙඛකින් ආගාවන් නැමැති සැබූ ජලපහර වෙත එයි.

ඉත්පසු ඔහු තමාම බුදුන්වහන්සේගේ දේශනා නමැති පහුරක් බැඳ ආරක්ෂිතව එම සැබූපහර තරණය කරයි.

3. ප්‍රත්‍යුම්‍ය සිය මවට උපකාර කළ නොහැකි එමෙන්ම මවකට සිය ප්‍රත්‍යුම්‍ය උපකාර කළ නොහැකි උපද්‍රවයන්ගෙන් පිරි අවස්ථා තුනක් ඇත. එනම් ගින්න, ජලගැලීම සහ සොරකම යනුයි. නමුත් මෙම අවදානම් සහිත දුක්මුසු අවස්ථාවන්හිදී පවා එකිනෙකාට උදව් කර ගැනීමේ අවස්ථාවක් තිබෙනු ඇත.

නමුත් මවකට සිය ප්‍රත්‍යුම්‍යවන් බේරාගැනීමට හෝ ප්‍රතේකුට සිය මව බේරා ගැනීමට නොහැකි අවස්ථා තුනක් ඇත. මෙම

ත්‍රිවිධ අවස්ථා නම් රෝගී අවස්ථාව, ජරාවට යන අවස්ථාව සහ මැරෙන අවස්ථාවයි.

මව වයසට යන අවස්ථාවේදී තම මවගේ එම තත්ත්වය පුතෙකුට කෙසේ භාරගත හැකිද? සිය පුතත්‍යුවන් රෝගී වූ විට එය මවකට කෙසේ භාරගත හැකිද? මරණය ලගා වූ විට එකිනෙකා කෙසේ පිහිට වන්නේ ද? කෙතරම් ආදරය දැක්වුවත් කෙතරම් එකිනෙකාට සුභද වුවත් මෙබදු අවස්ථාවන්වලදී එකිනෙකාට උදව් කළ නොහැක.

4. එක් කලෙක අපායේ යම රුෂ්, වැරදි වැඩ කර අපාගත වූ මේනිසේකුගෙන් ඔහුගේ ජීවිතයේදී කළ තරක වැඩ ගැන විමසුවේය. ඔහුගේ ජීවිත කාලයේදී දේවදුතයන් තිදෙනා හමුවූණාදැයි විමසීය. ඔහු පිළිතුරු දෙමින් “දේවයන් වහන්ස, මට එබදු කිසිවකු හමු වුණේ නැතැයි” කිය.

නැවත යමරු ඔහුගෙන් වයස නිසා කොන්ද නැමුණු හැරමියක් රැගෙන යන මහල්ලෙකු කවදාවත් මුණ තොගැසුණේදැයි ඇසිය. මේනිසා පිළිතුරු දෙන්නේ “එසේ ය, දේවයන් වහන්ස, එබදු අය නිතරම මට හමු වී ඇත.” එවිට යමරු ඔහුට “මෙ වර්තමාන මේ දඩුවමින් දුක් විදින්නේ ඔබත් මහල වියට පත්වීමට පෙර ඔබ ඔබගේ වර්යාවන් වහා වෙනස් කළ යුතු යැයි ඔබට අනතුරු හගවමින් ඒ මහල මේනිසා තුළින් එවන ලද

දේවදුතයා හඳුනා තොගත් නිසා යැයි කිවේය.” යමරුණු තැවත අසන්නේ ඔබට කිසිදා ලෙඩ වූ දුප්පත් යහළවන් තොමැති මිතිසෙකු හමු වූයේ දැයි ඇසිය. හේ පිළිතුරු දෙන්නේ “ඒසේ ය, දේවයන් වහන්ස, මා බොහෝ එලස මිතිසුන් දැක ඇත.” එවිට යමරුණු ඔහුට පිළිතුරු දෙන්නේ “ඔබගේ ලෙඩ ගැන අනතුරු ඇගැවීමට මේ රෝගී පුද්ගලයන් තුළින් එවන ලද දේව දුතයන් බවට හඳුනා ගැනීමට තොහැකි වීම නිසා ඔබ මෙම ස්ථානයට පැමිණ ඇතැ”යි කිවේය.

එවිට යමරුණු තැවත ඔහුගෙන් ප්‍රශ්න කරන්නේ “කවදා හෝ දුටුවේදැයි යි විමසිය. මිතිසා පිළිතුරු දෙන්නේ “ඒසේ ය, දේවයන් වහන්ස, මා කීපවිටක්ම දැක ඇත.” යමරුණු ඔහුට පවසන්නේ “ඔබට අනතුරු හැගැවීම සඳහා මේ මිතිසුන් තුළින් එවන ලද දේවදුතයන් ඔබ හඳුනා තොගත් නිසා ඔබ මේ ලෝකයට රැගෙන ආවේ යැයි” පැවසිය. ඉදින් “මේ දේවදුතයින් හඳුනාගෙන ඔවුන්ගේ අනතුරු හැගැවීම හාරගෙන ඔබේ වර්යාවන් වෙනස් කළේ නම් මෙම දුක්ඛිත ස්ථානයට ඔබ තොජ්‍ය ඇතැ”යි කිවේය.

5. කලෙක කිසාගේතම් නම් වූ තරුණ කාන්තාවක් වූවාය. ඕ තොමෝ ඉතා පොහොසත් කෙනෙකුගේ හාර්යාවක් වූවා, තම එකම දරුවාගේ මරණයෙන් සිහි විකල් වූවාය. ඕ සිය මළ දරුවාගේ මළකද රැගෙන ගෙයක් ගෙයක් පාසා දරුවා සූචනය් කරන ලෙස ඉල්ලමින් ගියාය.

අැත්ත වශයෙන්ම ඔවුන්ට ඇයට කළ හැකි දෙයක් නොවීය. එහෙත් අන්තිමේ දී බුදුන්වහන්සේගේ අනුගාමිකයෙක් තේත්තවනාරාමයේ වැඩ සිරින බුදුන්වහන්සේ හමුවන්නට යන ලෙස ඇයට අවවාද කළේය. ඇය ඒ අනුව මළ දරුවා බුදුන්වහන්සේ හමුවට රැගෙන ආවාය.

බුදුන්වහන්සේ ඇ දෙස අනුකම්පාවෙන් බලා “මේ දරුවා සුවපත් කිරීමට නම් මට කිසිදා මරණයක් නොවූ ගෙයකින් අඛ ඇට ස්වල්පයක් ගෙනෙන්න” යි වදාලහ. එවිට ඒ උමතු ස්ත්‍රීය ගොස් කිසිදා මරණයක් නොවූ ගෙයක් සොයන්නී නමුත් ඒ සියල්ල නිශ්ච්ල විය. අවසානයේදී ඇය බුදුන්වහන්සේ හමුවට නැවත පැමිණියාය. උන්වහන්සේගේ ගාන්ත පෙනුම ඉදිරියේ ඇයගේ මනස පැහැදිලි විය. උන්වහන්සේගේ වවතවල තේරුම ඇය අවබෝධ කරගත්තාය. ඇ ඒ මළ කද රැගෙන ගොස් වළලා දමා බුදුන්වහන්සේ වෙත පැමිණ බුදුන්වහන්සේගේ ග්‍රාවිකාවක් බවට පත් විය.

## IV

### මතුපා ජීවිතයේ යථා තත්ත්වය

1. මෙලොට මිනිසුන් ආත්මාරාජ්‍යකාමීත්වයට හා අනුකම්පා රහිත බවට නැඹුරු වී ඇත. ඔවුහු එකිනෙකාට ආදරය කරන්නේත් ගෞරව කරන්නේත් කෙසේද යන්න තොදිනිති. ඉතා කුඩා දේ පිළිබඳව ඔවුහු වාද කරති. ද්බර කරති. එය ඔවුන්ගේම හානියට සහ දුකට හේතු වේ. ජීවිතය අසතුටින් පිරි මලානික ඒකාකාරී බවකට පත් වන්නේය.

දුප්පත් පොහොසත් බව තොසලකා ඔවුහු මූදල් පිළිබඳ අසහනයට පත් වෙති. ඔවුහු දුප්පත් බවින් දුක් විදිති. එමෙන්ම ඔවුහු දනය නිසා දුක් විදිති. හේතුව ඔවුන්ගේ ජීවිත ලෝභ කමින් පාලනය වන බැවිනි. ඔවුහු කිසිදා සැහීමට පත් තොවෙති. කිසිදා තංප්තිමත් තොවෙති.

පොහොසත් මිනිසා ඔහුට එක වත්තක් තිබේනම් ඒ ගැන කරදර වෙයි. සිය නිවාසය සහ අනෙකුත් තමන්ට අයිති දේ ගැන ඔහු කරදර වෙයි. අනතුරුව ඔහු මරණය ගැන කරදර වෙයි. එමෙන්ම ඔහුගේ දනය ක්‍රමානුකූලව සංවිධානය කිරීම ගැන කරදර වෙයි. ඇත්ත වශයෙන් ම ඔහු මරණයට යන්නේ තනිවයි. කිසිවෙක් ඔහු සමග මරණයට තොයති.

දුප්පත් මිනිසා නිතරම අගහිගකම්වලින් දුක් විදියි. මෙය ඉඩමක් කඩමක් සහ ගෙයක් දොරක් සඳහා කෙළවරක් තැනී ආගාවන් උපද්‍රවීමට උදවි කරයි. දැඩි ආගාවෙන් දැවෙමින් ඔහු සිය කය සහ මතස විඛාවට පත්කර ගනියි. එමෙන්ම සිය ජ්විතයේ මැද වයසේදී ඔහු මරණයට පත් වෙයි.

මුළ ලෝකය ම ඔහුගේ ගක්තිය උරගා බැලීමට තැගී සිටියාක් මෙනි. දිගු ගමනක් යැමට තිබුණත් මරණයට යන මග භුදකලා බවක් දනවයි. ඔහු සමග යැමට මිතුරන් තැත.

2. දැන් ලෝකයේ තරක (අයහපත් දේ) පහක් ඇත. පළමුවැන්න, කුරිරු බවයි. සියලු සත්තු කුහුණි වැනි කෘමීන් පවා එකිනෙකා පරයා කටයුතු කරති. ගක්ති සම්පන්නයේ දුර්වලයන් මැඩ පවත්වති. දුර්වලයේ ගක්ති සම්පන්නයන් රවටති. සැම තැනකම කුරුකම හා සටන්කාමී බව ඇත.

දෙවැන්න, පියකුගේ හා ප්‍රතේකගේ අයිතින් අතර ඇති පැහැදිලි මායිමක් දක්නට නො ලැබේම. එසේම වැඩිමහල සහෝදරයා හා බාල සහෝදරයා අතරත, ස්වාමීයා හා භාරයාව අතර, වැඩිමහල යුතිවරයන් සහ බාල යුතිවරයන් අතර එබැඳු පැහැදිලි මායිමක් තැත. සැමවිටම සියල්ලෝම තමා ඉහළම කෙනා වීමටත් අනික් අයගෙන් වාසියක් ලබා ගැනීමටත් කැමති වෙති.

මවුහු එකිනෙකා රටති. එහි රට්ටීම ඇත. එමෙන්ම අවංක බවක් නැත.

තුන්වැන්න ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය අතර ඇති හැසිරීම් රටාව පිළිබඳ පැහැදිලි සීමාවක් තොමැති බවයි. සියල්ලන්ටම සමහර අවස්ථාවන්වල සැකකටයුතු ක්‍රියා සඳහා, බොහෝ විට වාද සටන්, අසාධාරණයන් සහ ක්‍රියාකෘති සඳහා යොමු කෙරෙන ආපිරිසිදු එමෙන්ම සරාගේ සිතුවිලි සහ ආගාවන් ඇති වේ.

හතරවැන්න, අනුන්ගේ අයිතින් පිළිබඳව තොසලකා හැරීමට, අනුන්ගේ වියදම්ත් තමන්ගේ වැදගත්කම වැඩිකර ගැනීමට, හැසිරීම පිළිබඳ නරක ආදර්ශයන් තැබීමට, මවුන්ගේ කරාවෙන් අසාධාරණ වී අන් අය රට්ටීමට නින්දා අපහාස කිරීමට සහ හිරිහැර කිරීමට මිනිසුන්ට ප්‍රවණතාවක් තිබීමයි.

පස්වැන්න, අන් අය වෙනුවෙන් කළ යුතු මවුන්ගේ යුතුකම් අතපසු කිරීමට මිනිසුන්ට ප්‍රවණතාවක් ඇත. මවුහු තමන්ගේ සැප පහසුකම් සහ ආගාවන් පිළිබඳ පමණට වඩා සිතති. අනුන්ගෙන් ලබන ලද විශේෂ සැලකිලි මවුහු අමතක කරති. එමෙන්ම මවුහු ඉතා අසාධාරණයක් වන අයුරින් අනායන්ට හිරිහැර කරති.

3. මිනිසුන් එකිනෙකා පිළිබඳ වචාත් කරුණාවන්ත විය යුතුය. එකිනෙකාගේ යහපත් ගතිග්‍රණවලට ගොරව කළ යුතුය. එමෙන්ම එකිනෙකාගේ ගැටලුවලදී උද්වී කළ යුතුය. නමුත් ඒ වෙනුවට ඔවුනු ආත්මාර්ථකාම් බවින් යුතු තද හදවත් ඇත්තේ බවට පත්වෙති. ඔවුනු ඔවුන්ගේ පරාජයන්හිදී එකිනෙකාට අවමන් කරති. අන් අය ලාභ ලබන විට අකමැති වෙති. මේ විරැද්ධතාවන් කාලයත් සමග වචාත් නරක අතට වර්ධනය වී ඇවසානයේදී ඒවා ඉවසාගත නොහැකි තත්ත්වයට පත්වේ.

අකමැත්ත පිළිබඳ මේ හැඟීම් ප්‍රවණ්ඩ ක්‍රියාවන්ගෙන් වහා අවසන් නොවේ. නමුත් ඒවා වෙට් සහ තොශසහගත හැඟීම් සමග ජීවිතයට විෂ කවයි. මෙම හැඟීම් මනසේ තදින් කාවද්දයි. මේ හැඟීම්වලින් ලකුණු වූ මනස මිනිසුන් සසරට ගෙන යයි.

ඇත්ත වශයෙන් ම, මෙම කාම ලෝකයේ මිනිසා භුදේකලාව උපදියි. භුදේකලාව මිය යයි. එබැවින් මරණයෙන් පසුව එන ජීවිතයේදී දුඩුවම් බෙදා ගැනීමට කිසිවෙකු නැත.

හේතු එල ධර්මය ලොව ස්වභාවයයි. සැම පුද්ගලයකුම තම තමන්ගේ පාපය නමැති බර උස්සාගෙන යා යුතුයි. එමෙන් ම භුදේකලාවට දුඩුවම් විදිය යුතුය. මෙම හේතුව්ල දහමම යහපත් ක්‍රියාවන් පාලනය කරයි. කරුණාබර හා අනුකම්පා සහිත ජීවිතය අනාගතය සැපවත් කිරීමේ හාගා ලබා දෙන්නේය.

4. කාලය ගතවීමෙන් මිනිස්සු ඔවුන් කොතරම් තදින් තංප්ණාවෙන්, පුරුදුවලින් සහ දුකින් බැඳී ඇත්දැයි දකිනි. ඔවුහු බොහෝ කණාටුවට සහ අධ්‍යෙයීයට පත්වෙති. බොහෝවිට ඔවුහු ඔවුන්ගේ අධ්‍යෙයීයට පත්වීම තුළ අන් අය සමග දෛර කරමින් පාපයේ වඩාත් ගැහුරට ගිලෙති. එමෙන්ම සත්‍ය මාර්ගය අනුගමනය කිරීමේ උත්සාහය අතහරිති. බොහෝ විට ඔවුන්ගේ ජීවිත ඔවුන්ගේ ක්‍රෘතකම් මැද අකාල අවසානයකට පත්වන අතරත ඔවුහු සැමදා දුක් විදිති.

කෙනෙකුගේ අභාග්‍යයන් සහ දුක් වේදනාවන් නිසා මෙම අධ්‍යෙයීයට පත්වීම අතිශයින් අස්වාහාවික මෙන්ම දෙවිමිනිස් ලෝක නීතියට ද පටහැනී වන අතරත ඒ නිසාම කෙනෙක් මේ ලෝකයේදීත් මරණින් පසුව එන ලෝකයේදීත් යන දෙලාවදීම දුක් විදිති.

මේ ජීවිතයේ සියල්ල වෙනස්වන සූල්‍ය. එමෙන්ම අස්ථිරය යන කරුණ සත්‍යයකි. නමුත් කෙනෙකු මෙම කරුණ තොසලකා ඔහුගේ ආශාවන්වලට සතුට සහ තංප්තිමත් බව සෙවීමට උත්සාහ දැරීම කණාටුවට කරුණකි.

5. මේ දුක් සහිත ලෝකයේ මිනිසුන් ආත්මාරාජකාමීව සහ මමත්වයෙන් යුතුව සිතීම සහ ක්‍රියා කිරීම යන්න ස්වාහාවික

දෙයකි. එමෙන්ම ඒ නිසාම දුක සහ අසතුව ඒ අනුව ඒම ද ඒ හා සමානවම ස්වභාවිකය.

මිනිස්සු ඔවුන්ටම වාසි සලසා ගනිති. අන් අය තොසලකා හරිති. මිනිස්සු සිය ආගාවන් දැඩි ලෙසයටත් කාමුකත්වයටත් සියල් දුස්වරිතයන්වයත් යැමට ඉඩ හරිති. මේවා නිසා අසීමිතව ඔවුන් දුක් විදිය යුතුය.

සුබෝපහෝගී ජීවිතය එතරම් කාලයක් පවත්නේ නැති. එය ක්ෂණයකින් අවසන් වේ. මෙලොට සදහටම සතුවූ වන දැ කිසිවක් තොමැති.

6. එබැවින් මිනිසුන් ඔවුන් තරුණ සහ ගෝභාසම්පන්නව සිටින කාලයේදීම ලෙළාකික කටයුතු සඳහා ඇති ඔවුන්ගේ සියල් ආගාවන් සහ බැඳීම ඉවත් කොට සත්‍ය වූ බුද්ධත්වය අවංකව සෙවිය යුතුය. හේතුව බුද්ධත්වයෙන් තොරව ස්ථීර වූ විශ්වාසයක් හෝ සතුවක් නැති.

කෙසේ වෙතත් බොහෝ මිනිස්සු මෙම හේතුවල දහම විශ්වාස තොකරති. නැතහොත් තොසලකා හරිති. යහපත් ක්‍රියා සතුවත් අයහපත් ක්‍රියා අභාග්‍යයත් ගෙනේ යන කරුණ අමතක කොට ඔවුහු තමන්ගේ තෘප්ත්‍යාවෙන් සහ ආත්මාරාකාමීත්වයෙන්

පුතු වර්යාවන් තොකච්චා කරගෙන යති. කෙනෙකුගේ මේ ජීවිතයේදී කරන ක්‍රියා රේඛග ජීවිත සකස් කරන්නේය. එමෙන්ම ඔවුන්ගේ පව්චලට ලැබෙන එලවිපාක සඳහා අන් අයත් සම්බන්ධ කර ගන්නේය යන කරුණ ඔවුනු ඇත්තෙන්ම විශ්වාස තොකරති.

ඔවුන්ගේ වර්තමාන ක්‍රියා ඔවුන්ගේ රේඛග ජීවිතවලට ඇති වැදගත්කම ද ඔවුන්ගේ (දැන්) වේදනාවන්ගේ ඔවුන්ගේ පෙර ජීවිතවල ක්‍රියා සමග ඇති සම්බන්ධතාවය ද මූලමතින්ම වැරදි ලෙස වටහාගෙන ඔවුනු ඔවුන්ගේ වේදනාවන් ගැන වැළපෙති. හඩති. වර්තමාන තං්ත්‍රීය හා වර්තමාන දුක් විදීම ගැන පමණක් ඔවුනු සිතති.

මෙලොට කිසිම දෙයක් නිත්‍ය තැනැත. ස්ථීර තැනැත. සියල්ල වෙනස් වේ. ක්‍රියාකාරීකාරී. එමෙන්ම කළුන් කිව තොහැක. තමුත් මිනිස්සු මෝඩ ද ආත්මාරුපකාමී ද වෙති. එමෙන්ම ගෙවී යන මොහොත් ඇති දුක් සහ ආගාවන් ගැන පමණක් සැලකිලිමත් වෙති. ඔවුනු යහපත් ධර්මයට ඇහුමිකන් තොදේති. ඒවා තේරුම් ගැනීමට උත්සාහ තොකරති. ඔවුනු භුදේක් වර්තමාන ලාභ ප්‍රයෝගීතා, දනය හා ආගාවන් ගැන පමණක් වෙහෙසෙති.

7. අනාදිමත් කළක පටන් ගණනය කළ තොහැකි මිනිසුන් සංඛ්‍යාවක් මෙම මෝඩයෙන් සහ දුකින් පිරි ලෝකයේ ඉපදෙශීන් සිටියි. ඔවුනු තවමත් උපදිති. කෙසේ වෙතත් බුද්‍යන්වහන්සේගේ

දේශනා ලෝකයේ තිබීම, ඒවා මිනිසුන්ට විශ්වාස කළ හැකි වීම සහ ඒවා ඔවුන්ට උපකාරයක් කරගත හැකි වීමත් වාසනාවකි.

එබැවින් මිනිසුන් ගැඹුරින් කල්පනා කළ යුතුය. සිත පිරිසිදුව තබාගත යුතුය. කය හොඳින් තබාගත යුතුය. ලෝහය වැනි නරක දේවලින් ඉවත් වී යහපත සෙවිය යුතුය.

අපට භාග්‍යකට මෙන් බුදුන්වහන්සේගේ දේශනා පිළිබඳ දැනුම පැමිණ ඇත. ඒවා පිළිබඳ විශ්වාසයක් ඇති කර ගැනීමට උනන්දු වී බුදුන්වහන්සේගේ සූපිරිසිදු භූමියේ ඉපදිමට පැතිය යුතුය. බුදුන්වහන්සේගේ ඉගැන්වීම මනාව දින අන් අය ගමන් කරන තණ්ඩාහරිත පාඨී ගමන් මග අනුගමනය නොකළ යුතුයි. බුදුන්වහන්සේගේ දේශනා අපට පමණක් තබාගත යුතු නැත. ඒවා පිළිපදිමින් අන් අයට ද එය ලබා දිය යුතුයි.

## පස්වෙනි පරිචේෂ්දය

### බුද්ධ්‍යවහන්සේ විසින් දෙන ලද සහනය

#### I

#### අමිත බුද්ධ්‍යවහන්සේගේ ප්‍රතිඵා

1. දැනටමත් විස්තර කළ පරිදි මිතිස්සු පව් නැවත නැවත කරමින් හැමවිටම ඔවුන්ගේ ලොකික ආගාවන්ට යටත් වෙති. මෙම ආගා හරිත කම්සැප විදීමේ ප්‍රරුද ඔවුන්ගේම ප්‍රජාවෙන් හා ගක්තියෙන් කඩා දැමීමට නොහැකිව දැරිය නොහැකි ක්‍රියාවල බර උසුලාගෙන යති. මෙලෙස ලොකික ආගා මැඩ පවත්වා ගැනීමට නොහැකි ව ඔවුන් ඔවුන්ගේ සත්‍ය බුද්ධ ස්වභාවය අවබෝධ කර ගන්නේ කෙසේද?

මහුණා ස්වභාව මනාව වටහා ගත් බුද්ධ්‍යවහන්සේ මිතිසුන් කෙරෙහි මහා කරුණාව ඇතිව අතිමහත් දුෂ්කරතාවන් වුවද දරමින් ඔවුන් ඔවුන්ගේ සිතින්ගෙන් සහ දුක්වලින් මිදීමට උන්වහන්සේට කළ හැකි සැම දෙයක්ම කිරීමට ප්‍රතිඵාවන් කළ සේක. මෙම සහනය ලබාදීම සඳහා උන්වහන්සේ සිතිය නොහැකි අතිත කාල පරිචේෂ්දයක් තුළ බෝධිසත්වරයෙකු වශයෙන් පෙනී සිට පහත සඳහන් දස ප්‍රතිඵාවන් කළ සේක.

- (i) "මා බුදුබව අත්පත් කරගන්නේ නමුදු මගේ භූමියේ අත් සියලු දෙනා බුද්ධත්වයට ඇතුළුවීම සහ බුද්ධත්වය අවබෝධ කරගැනීම ස්ථීර වන තුරු මම සම්පූර්ණ නොවෙමිවා.
- (ii) මා බුදුබව අත්පත් කරගන්නේ නමුදු මාගේ ස්ථීර වූ ආලෝකය මූල් ලෝකය පුරා විහිදෙන තුරු මම සම්පූර්ණ නොවෙමිවා.
- (iii) මා බුදුබව අත්පත් කරගන්නේ නමුදු මගේ ජ්විතය බොහෝ කළක් පැවතීමෙන් අප්‍රමාණ මිනිසුන් සංඛ්‍යාවක් බේරාගන්නා තුරු මම සම්පූර්ණ නොවෙමිවා.
- (iv) මා බුදුබව අත්පත් කරගන්නේ නමුදු දස දිගාවන්හි වැඩ සිටින බුදුවරු එක්වී මගේ නම වරණනා කරන තුරු මම සම්පූර්ණ නොවෙමිවා.
- (v) මා බුදුබව අත්පත් කරගන්නේ නමුදු අවංක වූ විශ්වාසයෙන් මගේ නම දසවාරයක් තැවත තැවත කිමෙන් මගේ භූමියේ ඉපදිමට අවංක වූ විශ්වාසයෙන් උත්සාහ දරන මිනිසුන් මෙහි ඉපදිමෙන් සාර්ථකත්වයට පැමිණෙන තුරු මම සම්පූර්ණ නොවෙමිවා.
- (vi) මා බුදුබව අත්පත් කරගන්නේ නමුදු හැමතැනම මිනිසුන් බුද්ධත්වයට පත්වීමට අධිෂ්ථාන කරන තුරු යහපත් ගුණ පුරුදු ප්‍රහුණු කරන තුරු අවංකව මගේ භූමියේ ඉපදිමට බලාපොරොත්තු වන තුරු මම සම්පූර්ණ නොවෙමිවා. මේ අයුරින් ඔවුන්ගේ මරණ අවස්ථාවේදී බෝසත්වරු මහා සමූහයක සමග ඔවුන් මගේ සුඛාවතියට පිළිගැනීමට මම පෙනී සිටිමිවා.

- (vii) මා බුදුබව අත්පත් කරගන්නේ නමුදු හැමතැනම මිනිසුන් මගේ තම අසා මගේ හූමිය ගැන සිතා එහි ඉපදීමට බලාපොරොත්තු වීමෙන් ඒ සඳහා අවංකව ගුණ තමැති බේත් සිටුවීමෙන් ඔවුන්ගේ හිතේ හැටියට සියල්ල සම්පූර්ණ වන තුරු මම සම්පූර්ණ නොවෙමිවා.
- (viii) මා බුදුබව අත්පත් කරගන්නේ නමුදු මාගේ සුඩාවත් ලෝකයේ උපදින සියල්ලන්ම ඔවුන්ගේ ර්ලග ආත්ම භාවයේදී බුද්ධත්වයට පත්වන අවස්ථාව වනතුරු මම සම්පූර්ණ නොවෙමිවා. මෙයින් වෙනස්වන්නේ තම පෙන්දීගැනීම් ප්‍රතිඵාචන් මත මිනිසුන් වෙතුවෙන් අධිෂ්ථානය තැමැති යුද ඇඹුමින් සැරසී ලෝකයේ යහපත සහ සාමය සඳහා උත්සාහ දරන්නේය. ඔවුහු අපරිමිත මිනිසුන් ප්‍රමාණයක් බුදුබව සඳහා පමුණුවන්නේය. එමෙන්ම මහා කරුණාව වඩන්නේ වෙති.
- (ix) මා බුදු බව අත්පත් කරගන්නේ නමුදු මූල ලෝකයේම මිනිසුන්ට මාගේ කරුණා ගුණයේ බලපෑමෙන් ඔවුන්ගේ සිත කය පිරිසිදු වීමෙන් ලොකික දේවලින් ඔවුන් ඉහළට ඔසවා තබන තුරු මම සම්පූර්ණ නොවෙමිවා.
- (x) මා බුදුබව අත්පත් කරගන්නේ නමුදු හැමතැන මිනිසුන් මගේ තම අසා ජීවිතය හා මරණය පිළිබඳ තිවැරදි අදහස් ඉගෙන එම පූර්ණ ප්‍රයාව ලබා ඒ තුළින් තංශ්ණාවෙන් හා දුකෙන් පිරි ලෝකය තුළ ඔවුන්ගේ මනස පිරිසිදු බවට හා ගාන්ත බවට පත් කරන තුරු මම සම්පූර්ණ නොවෙමිවා.

මේ අයුරින් මම මේ ප්‍රතිඵාචන් කරමි. මේ ප්‍රතිඵාචන් සම්පූර්ණ වන තුරු මම බුද්ධත්වයට පත් නොවෙමිවා. මාගේ ප්‍රජාවේ සහ ශිලයේ තිබාතයන් තිදහස් කරමින් සහ ආලෝකමත් කරමින් සියලු හුමීන් ප්‍රබුද්ධ කරමින් දුක් විදින සියලු මිනිසුන් මුදවමින් අසීමිත ආලෝකයට මම උල්පතක් වෙමිවා.”

2. මේ අයුරින් ඔහු බොහෝ කල්ප ගණනක් තුළ අතන්ත ගුණයන් ඒකරායි කරමින් අසීමිත ආලෝකයක් සහ අසීමිත ජීවිතයක් ඇති අමිත බුද්ධ්‍යවහන්සේ බවට පත් විය. එහෙයින් ගාන්ත වූ ලෝකයක සියලු මිනිසුන් බුද්ධත්වයට පත් කරමින් අද උන්වහන්සේ වැඩසිටින උන්වහන්සේගේම පිරිසිදු බුද්ධ හුමිය සම්පූර්ණ කරගත් සේක.

මේ නිරමල ලෝකය දුකින් තොර අතිශයින්ම සාමකාමී සතුවින් පිරි තැනකි. එහි ජීවත්වන්තන්ට රෙදිපිළි, කැම සහ සියලු ලස්සන දේවල් පැතු පමණින් පහල වේ. සිසිල් සුලං මැණික් තවරණ ලද මල්වත්තේ හමා යන විට බුද්ධ්‍යවහන්සේ ගේ දහමේ ගිතරාවය අවට වාතයේ පිරි ඉතිරි යන අතර ගත සිත ද නිරමල කරයි.

මේ සුපිරිසිදු හුමියේ බොහෝ සුවද්‍යත් නෙවාම මල් ද ඒ සැම මලකම වටිනා මල් පෙති ද ඇත. ඒවා වවනයෙන් කිව නොහැකි තරම් ලස්සනින් බබලයි. මෙම නෙවාම මල්වල දිප්තිය ප්‍රජා

මාරුගය බබලවයි. පූර්ණීය දේශනා තැමැති සංගීතය ගුවණය කරන්නේ පූර්ණ වූ සාමයට පමුණුවති.

3. දැන් දස අත සියලුම බුද්ධරු අසීමිත ආලෝකයක් සහ අසීමිත ජීවිත කාලයක් ඇති මෙම බුද්ධන්වහන්සේගේ ගුණ වරණනා කරති.

කවුරු හෝ මෙම බුද්ධන්වහන්සේගේ නම අසයි ද එය ඔහු වඩාත් වර්ධනය කරයි. එමෙන්ම එය සතුටින් භාර ගනියි. ඔහුගේ මතස බුද්ධන්වහන්සේගේ මතසත් සමග එකක් වී බුද්ධන්වහන්සේගේ විශ්මයතනක නිර්මල භුමියෙහි උපදින්නේය.

එම නිර්මල භුමියේ උපත ලැබුවෝ බුද්ධන්වහන්සේගේ අසීමිත ජීවිතයේ කොටස්කරුවෝ වෙති. ඔවුන්ගේ හදවත් සැකිවිත් දුක් විදින්නන් පිළිබඳ කරුණාවෙන් පිරි යයි. ඔවුහු බුද්ධන්වහන්සේගේ විමුක්ති මාරුගය පෙන්වා දීමට ඉදිරිපත් වෙති.

මෙම ප්‍රතිඵාචන්ගේ බලමහිමයෙන් ඔවුහු සියලු ලෙඛික බැඳීම් ඉවත් කොට මෙම ලෝකයේ අනිත්‍යතාව අවබෝධ කරති. එමෙන්ම ඔවුහු ඔවුන්ගේ පූර්ණ ගක්තින් සියලු පාථග්‍රන ජීවිත මුදවා ගැනීමට යොදවති. අන් අයගේ මෝහයන් හා දුක් වේදනාවන් බෙදාගනිමින් ඒ සමගම මෙම ලෙඛික ජීවිතයේ

බැඳීම් සහ ඇශ්‍රම් කිරීම්වලින් ඔවුන්ගේ නිදහස තේරුම් ගෙන ඔවුහු සිය ජීවිත අන් සියලු දෙනාගේ ජීවිත සමග ඒකාබද්ධ කරති.

ඔවුහු ලොව ජීවත්වීමට ඇති අපහසුව හා බාධක තොඳින් දන්නේය. එමෙන් ම බුද්ධ්වහන්සේගේ කරුණාවේ අනත්ත ගක්තීන් ද ඔවුහු දතිති. යැමට හෝ ඒමට ඔවුන්ට නිදහස ඇත. ඔවුන් බලාපොරොත්තු වන අයුරින් ඉදිරියට යැමට හෝ තතර වීමට නිදහස ඇත. නමුත් බුද්ධ්වහන්සේගේ කරුණාව ලබන අය පැහැදිලි තතර වීමට ඔවුහු තෝරා ගනිති.

එබැවින් මේ අමිත බුද්ධ්වහන්සේගේ නාමය අසන යම් කෙනෙකු එය පූර්ණ විශ්වාසයකින් යුතුව සිහි කිරීමට උනන්දු වන්නේ නම් ඔහු බුද්ධ්වහන්සේගේ කරුණාව බෙදා ගනියි. එබැවින් සියලු දෙනාම බුද්ධ්වහන්සේගේ දහමට ඇහුමිකන් දිය යුතුය. එය ඔවුන් නැවත උපත සහ මරණය සහිත මෙම ලෝකය වෙලාගෙන ඇති ගිනි ජාලාව තුළින් රැගෙන යන අයුරින් පෙනෙන නමුදු ඔවුන් එම දහම අනුගමනය කළ යුතුය.

මිනිස්සු සත්‍ය වශයෙන්ම සහ අවංකව බුද්ධත්වයට පත්වීමට බලාපොරොත්තු වෙන්නම් මෙම බුද්ධ්වහන්සේගේ ගක්තිය මත රඳිය යුතුය. මෙම බුද්ධ්වහන්සේගේ සහායක් තොමැතිව සාමාන්‍ය පුද්ගලයෙකුට ඔහුගේ උතුම් බුද්ධ ස්වභාවය අවබෝධ කර ගැනීමට තොහැකිය.

4. අමිත බුද්ධ්‍යවහන්සේ කිසිවකුගෙන් ඇත්තා නොවසනි. උන්වහන්සේගේ තිරමල භූමිය ඇත පෙරදිග දිසාවේ ඇතැයි විස්තර කළත් අවංකව උන්වහන්සේ සමග සිටීමට බලාපොරොත්තුවන්නන්ගේ මනස තුළ ද එය ඇත.

සමහර මිනිසුන් ඔවුන්ගේ මනසේ රන් පැහැයෙන් බබලන අමිත බුද්ධ්‍යවහන්සේගේ රුපය මවාගන්නා විට එම රුපය 84000 රුප හෝ ස්වරුපවලට බෙදේ. එම සැම රුපයක්ම හෝ ස්වරුපයක්ම 84000 ක් ආලෝක ධාරා නිකුත් කරමින් බුද්ධ්‍යවහන්සේගේ නම කියන එකම පුද්ගලයෙකු හෝ අදුරෙහි නොතබා එම සැම ආලෝක ධාරාවක්ම ලෝකයක් ආලෝකමත් කරයි. මේ අයුරින් මේ බුද්ධ්‍යවහන්සේ උන්වහන්සේ පිරිනමන විමුක්ති ලාභය ලබා ගැනීමට මිනිසුන්ට උපකාර කරති.

බුද්ධ්‍යවහන්සේගේ ප්‍රතිමාව දැක කෙනෙකුට බුද්ධ්‍යවහන්සේගේ මනස අවබෝධ කරගත හැක. බුද්ධ්‍යවහන්සේගේ මනසෙහි සියල්ල ඇතුළත් මහා කරුණාව ඇත. උන්වහන්සේගේ කරුණාව පිළිබඳ නොදන්නවුන් ද එය අමතක වන සුළු අය ද විශේෂයෙන් විශ්වාසයෙන් යුතුව එය සිහි කරන්නවුන් ද ඒ තුළ සිටිති.

විශ්වාසයක් ඇති අයට උන්වහන්සේ උන්වහන්සේ සමග එකත්වයට පත්වීමට අවස්ථාව පිරිනමති. මෙම බුද්ධ්‍යවහන්සේ සියල්ල ඇතුළත් සාධාරණ කයක් නිසා කවරෙක් හෝ

බුද්ධ්‍යවහන්සේ ගැන සිතත් නම් බුද්ධ්‍යවහන්සේ ඔහු ගැන සිතන සේක. එමෙන්ම ඔහුගේ සිතට නිදහසේ ඇතුල් වෙති.

මෙහි අරථය නම් පුද්ගලයෙකු බුද්ධ්‍යවහන්සේ ගැන සිතන විට ඔහුට බුද්ධ්‍යවහන්සේගේ මනස එහි සියලු නිරමල වූ ද ප්‍රීතිදායී වූ ද සාන්ත වූ ද පූර්ණත්වයෙන් යුතුව ඇති වන්නේය. වෙනත් වචනවලින් කියන්නේ නම් ඔහුගේ මනස බුද්ධ මනසක් වන බවයි.

5. බුද්ධ්‍යවහන්සේට බොහෝ වෙනස් කරගත හැකි ස්වරූපයන් සහ ගරීරයන් ඇත. උන්වහන්සේට සැම පුද්ගල හැකියාවකට අනුව විවිධාකාරයෙන් පෙනී සිටිය හැක.

මුළු අහස් තලයම වසා පැතිරෙන විශාල ප්‍රමාණයේ ගරීරයෙන් උන්වහන්සේ පෙනී සිටිති. එම ගරීරය අනන්ත වූ තරු අතරත විහිදුවති. උන්වහන්සේ ස්වභාව ධර්මයේ ඉතා කුඩා දේ තුළ ද පෙනී සිටිති. සමහර විට ස්වරූපයකින් ද සමහර විට ගක්තියක් වශයෙන් ද සමහර විට මනසසහි ද සමහර විට පුද්ගල බවින් ද පෙනී සිටිති.

නමුත් බුද්ධ්‍යවහන්සේගේ නම විශ්වාසයෙන් යුතුව කියන අයට කිසියම වූ ආකාරයකින් උන්වහන්සේ ස්ථිර වශයෙන්ම පෙනී සිටිති. එබදු අයට අමිත බුද්ධ්‍යවහන්සේ කරුණාව හා සම්බන්ධ

අවලෝකිතේෂ්වර බෝසතුන් ද ප්‍රජාව හා සම්බන්ධ මහා ස්ථාමප්‍රාප්ත බෝසතුන් ද යන බෝධිසත්ත්වයන් වහන්සේලා දෙනම සමග සැමවිට පෙනී සිටිති. උන්වහන්සේගේ විද්‍යමාන වීම සියල්ලන්ටම දැකීමට ලෝකයේ පිරි තිබුණත් විශ්වාසය ඇත්තවුන් පමණක් ජ්‍යෙවා දකිති.

උන්වහන්සේගේ හොතික විද්‍යමාන වීම දකින්නේ සඳාතනික සන්තුෂ්ටියක් හා සතුටක් ලබති. ඊටත් වඩා සත්‍ය බුද්ධ්‍යවහන්සේ දකින්නේ අප්‍රමාණ සතුටක් හා සාමයක් අවබෝධ කරති.

6. මෙමතියේ සහ ප්‍රජාවේ අනන්ත වූ සක්‍යතාවන් සහිත අමිත බුද්ධ්‍යවහන්සේගේ මනස භුදේක් කරුණාවම වන නිසා උන්වහන්සේට සියල්ලන් මිද්‍යිය හැක.

ඉතා දරුණු පුද්ගලයින් වන, එනම් ලෝහ, ද්වේෂ, මෝහයන්ගෙන් පිරුණු සිතුළිව විශ්වාස කළ තොහැකි අපරාධ කරන්නවුන්; බොරු, හිස්වදන්, පරුෂ වචන කියනවුන්; අනුන් රචන්නවුන්; සතුන් මරන, සොරකම් කරන, කාමයෙහි වරදවා හැසිරෙන්නවුන්; බොහෝ අවුරුදු ගණනක් පාප ක්‍රියාවන්හි නියැලී සිට ජීවිත අවසානයට පැමිණ සිටිනවුන් යන මොවුනු දිර්ස කාලයක් දඩුවම් විදිමට නියම වූවෝ වෙති.

හොඳ යහළවෙක් ඔවුන් වෙත පැමිණු ඔවුන්ගේ අවසාන මොහොත්දී මෙසේ ඉල්ලා සිටිය. “මබ දැන් මරණයට මූහුණ පා සිටින්නෙහිය. ඔබගේ දරුණු ජීවිතය ඔබට මකා දැමිය නොහැක. තමුන් අමිතාභා බුද්ධ්වහන්සේගේ නම කියා උන්වහන්සේගේ කරුණාවේ පිහිට ඔබට ලබාගත හැක”

ඉදින් මේ නපුරු මිනිස්සු එක සිතින් අමිතාභා බුද්ධ්වහන්සේගේ පූජනීය නම කියත් නම් ඔවුන් අපායට ගෙනයන සියලු පවි අවසන් වන්නේය. පූජනීය නාමය නැවත නැවත කිමෙන් පමණක් මෙය කළ හැකිනම් මෙම බුද්ධ්වහන්සේ පිළිබඳ කෙනෙක් තමාගේ සිත සමාධිගත කරත් නම් මීට වඩා කොතරම් වැඩි දෙයක් කළ හැකි ද?

මේ අයුරින් පූජනීය නාමය කිමට හැකිවුවෝ ඔවුන්ගේ ජීවිතාවසානයට පැමිණු විට අමිතාභා බුද්ධ්වහන්සේත් කරුණාවට සහ ප්‍රයාවට අගතැන්පත් බෝධිසත්වරුන් මූණගැසෙති. ඉන් අනතුරුව ඔවුන් බුද්ධ හූමියට යොමු කරති. එහිදී ඔවුහු සියලු නිර්මලත්වයෙන් යුතුව සුදු නෙඹුම්වල උපදිති.

එබැවින් “නමු-අමිද-බුත්සු” හෙවත් “අනන්ත වූ ආමෝකයක් හා අනන්ත වූ ජීවිතයක් ඇති බුද්ධ්වහන්සේට තමස්කාර වේවා” යන වචන සියලු දෙනාම මතකයේ තබාගත යුතුය.

## II

### අමිත බුද්ධ්‍යවහන්සේගේ තිරමල භූමිය

1. අනන්ත වූ ආලෝකයක් සහ අනන්ත වූ ජීවිතයක් ඇති බුද්ධ්‍යවහන්සේ සැමදා වැඩ සිටිති. උන්වහන්සේගේ සත්‍ය සැමදා බලලයි. උන්වහන්සේගේ තිරමල භූමියෙහි දුක් තැත, අදුරක් තැත. සැම පැයක්ම සතුරින් ගත වෙයි. එමතිසා එය ප්‍රමෝදයේ භූමිය යැයි කියති.

මෙම භූමිය මැද තිරමල ජලයෙන් බලලන විලක් ඇත. එහි රැලි රන්වන් වැලි තලාවන් සිප ගනියි. විවිධ ආලෝක සහ වර්ණයන්ගෙන් යුතු රියසක් තරම විශාල නෙළම් මල් ඔබමොබ පිපෙයි. නිල් පාටින් නිල් අලෝකය ද කහ පාටින් කහ ආලෝකය ද රතු පාටින් රතු ද සුදු පාටින් සුදු ද විහිදේ. ඒවායේ සුවද අහස් කුස පුරවයි.

පොකුණ කෙළවර විවිධ තැන්වල රන්, රිදී, පලිගු සහ දියමන්තිවලින් අලංකාර කරන ලද මන්දිර ඇත. එහි සිට ජල කෙළවරට බැසිය හැකි කිරිගරුබ පියගැට පන්ති ඇත. අන් තැන්වල ජලය මත්‍යිටට එල්බෙන අයුරින් ප්‍රාකාර සහ ගරාදි වැටවල් ඇත. ඒවා තිරවලින් සහ වටිනා මැණික්වලින් යැදු

ජාලයන්ගෙන් වටකොට ඇත. මේවා අතරත සුවඳවත් පදුරු සහ මල් පදුරු ඇත.

පොලොව අලංකාරව බබලන අතරත අහස දිව්‍යමය වූ සංගීතයෙන් ගිගුම් දෙයි. දිවා රාත්‍රී කාලයේදී හයවාරයක් සියුම්ව පාටගන්වන ලද මල් පෙති අහසින් වැටෙයි. මිනිස්සු ඒවා බදුන්වල එකතු කොට අනිකුත් බුද්ධ භූමින් වෙත රැගෙන ගොස් අනන්ත වූ බුදුවරුන්ට පූජා කරති.

2. මේ අද්ඛුත ලෝකයේ බොහෝ වර්ගයේ පක්ෂීනු සිටිති. හිමවන් සුදු කොක්කු සහ ඩංසයෝ ද තෙවවරුණ මොණරු හා සර්ම කලාපීය කුරුල්ලෝ ද, කුඩා පක්ෂීන් රංචු වශයෙන් ද ඉතා සියුම්ව ගායනා කරති. බුදුන්වහන්සේගේ නිරමල භූමියේ මධුර අයුරින් ශි ගයන පක්ෂීනු බුදුන්වහන්සේගේ දේශනා සහ උන්වහන්සේගේ ගුණ වරුණනා කරමින් ගයති.

කවුරු හෝ මේ රාවයන්ගේ සංගීතයට ඇහුමිකම් දෙයි ද ඔහු බුදුන්වහන්සේගේ හඩට ඇහුමිකම් දෙයි. එමෙන්ම විශ්වාසයේ නැවුම් බවක් අවදි කර ගනියි. සියල්ලන් සමග සතුට හා සාමයේ සහෝදරත්වය අවදි කර ගනියි.

නිරමල භූමියේ ගස් අතුරින් සිතිදු පුළුග හමා යයි. එය මත්දිරවල ඇති සුගන්ධවත් තිර කම්පනය කරයි. එය මිහිර සංගීතයත් සමග හමා යයි.

මේතිස්සු මෙම දිවාමය සංගීතයේ සියුම් වූ ප්‍රතිරාවයන් අසා බුද්ධ්‍යවහන්සේ, ධර්මය සහ සංස්කෘතිය ගැන සිතති. මේ සියලු වියිත්තාවන් නිරමල භූමියේම ප්‍රතිබිම්බයන්ය.

3. අනන්ත වූ ආලෝකයේ සහ අසීමිත වූ ජීවිතයේ බුද්ධ්‍යවහන්සේ වශයෙන් දක්වමින් මෙම භූමියේ බුද්ධ්‍යවහන්සේ අමිත වශයෙන් නම් කරන්නේ ඇයි? එයට හේතුව වන්නේ උන්වහන්සේගේ සත්‍යයේ ප්‍රහාවය බුද්ධභූමිවල අභ්‍යන්තර හා බාහිර සීමාවන් දක්වා බාධා රහිතව පැතිරෙන බැවිනි. එයට හේතුව උන්වහන්සේගේ ජීවමාන කරුණාවේ ජීවය අසංඛ්‍යය වූ ජීවිතයන් සහ අනන්ත වූ කාලයක් තුළ පිරිසී නොයන නිසයි.

එයට හේතුව උන්වහන්සේගේ නිරමල භූමියෙහි උපදින අයගේ සංඛ්‍යාව සහ සම්මා සම්බුද්ධත්වයට පත්වන අයගේ සංඛ්‍යාව ගණන් කළ නොහැකි බැවින් ද එමෙන්ම ඔවුන් කිසිදා නැවත මෝහයෙන් සහ මරණින් යුතු ලෝකයට නොඳා බැවින් ද නිසාය.

ඒයට හේතුව උන්වහන්සේගේ ආලෝකයෙන් ජීවිතයේ අඩත් බවක් වටහාගන්නවුන්ගේ සංඛ්‍යාව ද ගණනය කළ නොහැකි තිසයි.

එබැවින් මිනිස්සු ඔවුන්ගේ සිත උන්වහන්සේගේ නාමයෙහි සමාධිගත කිරීමෙන් සිය ජීවිතයේ අවසානයට ලැගාවන විට එක දිනක් හෝ දින භතක් හෝ පුරුණ විශ්වාසයෙන් යුතුව අමිත බුද්ධන්වහන්සේගේ නම කියත් නම් එසේම නොකැළමුණු සිතකින් යුතුව ඔවුනු මෙය කරන්නම් මෙම අවසාන මොහොතේ පෙනී සිටින අමිත බුද්ධන්වහන්සේ සහ අනිකුත් උත්තමයන්වහන්සේලා විසින් මග පෙන්වනු ලබන ඔවුනු බුද්ධන්වහන්සේගේ නිරමල භූමියෙහි උපදින්නොය.

කිසියම් පුද්ගලයෙක් අමිත බුද්ධන්වහන්සේගේ නම අසයි නම්, උන්වහන්සේගේ ධර්මයේ ග්‍රද්ධාව උපද්‍වා ගනියි නම් අද්විතීය වූ පුරුණ වූ බුද්ධත්වය අවබෝධ කරගැනීමට ඔහුට හැකි වන්නේය.

ପିଲିଅୟେଣ୍ଟେମେ ମର

## පළමුවන පරිචේදය

### නිර්මල මාරුගය

#### I

#### සිත පිරිසිදු කර ගැනීම

- මිනිසුන් තුළ පවතින ලොකික ආංගාවෝ ඔවුන් මුලාවට හා දුකට පමුණුවති. එම ලොකික ආංග බැමෙමෙන් මිදිම සඳහා මාරුග 5 ක් ඇත.

පළමුවෙන්ම ඔවුන්ට ඒ ඒ දේ පිළිබඳ නිවැරදි අදහස් තිබිය යුතුය. සැලකිල්ලෙන් කරන ලද නිරික්ෂණ පදනම් කරගත් අදහස් තිබිය යුතුය. හේතුවේ සහ ඒවායේ වැදගත්කම නිවැරදිව තේරුම් ගත යුතුය. දුකෙහි හේතුව මනසේ ඇති ආංගාවන් හා බැඳීම් තුළ මුල් බැසගෙන ඇති බැවින් ද ආංගාවන් හා බැඳීම් ආත්මයක් ඇතැයි යන වැරදි නිරික්ෂණයන්ට සම්බන්ධ බැවින් ද එය හේතුවේ න්‍යායයේ ඇති වැදගත්කම තොසලකා හැරීම නිසා ද ඇති වේ. සැනසුම ලබා ගත හැක්කේ මෙකී ලොකික ආංගාවන්ගෙන් සිත මුදවා ගතහොත් පමණය.

දෙවනුව මිනිසාට එම වැරදි දැකීම නිසා ඇතිවන ලොකික ආංගාවලින් මිදිය හැක්කේ සුපරික්ෂාකාරී හා ඉවසිලිමත් විත්ත

පාලනයකිනි. ඇස, කණ, දිව, තාසය හා සිත ප්‍රබෝධමත් වීම නිසා ඇතිවන ආගාවන් මගහරවා ගත හැක්කේ දක්ෂ විත්ත පාලනයකිනි. එසේ කිරීමෙන් සියලු ලොකික ආගා මුදිනුප්‍රටා දුමිය හැකිය.

තුන්වෙනුව අප පරිභෝග කරන දැ සම්බන්ධයෙන් තිවැරදි හැඟීමක් ද තිබිය යුතුයි. එනම් ආහාර හා ඇදුම් පැලදුම් ගැන සිතිය යුත්තේ ඒවා සැපු පහසුව හා සංතුෂ්ටිය සඳහා ඇති දේ ලෙස නොව ගාරිරික අවශ්‍යතා සඳහා ඇති දේ ලෙසයි. ඇදුම්, ගාරිරය අධික ශිතලයෙන් හා උණුසුම්න් බේරා ගැනීමට හා විළිවසා ගැනීමට අවශ්‍ය වේ. බුද්ධත්වය ලබා ගැනීම සඳහා ගාරිරය පුරුදී කරන විට එය පෝෂණය කිරීමට ආහාර අවශ්‍යය. එවැනි සිතුවිලි තිබේ නම් ලොකික ආගා පැන තහින්තේ තැත.

සතරවෙනුව මිනිසුන් ඉවසීම පුහුණු විය යුතුයි. ඔවුන් උෂ්ණත්වය හා ශිතල ද, බඩින්න හා පිපාසය ද නිසා ඇතිවෙන අපහසුතා ඉවසීමට පුහුණු විය යුතුයි. පරිභව හා අවමාන ඉවසීමට පුහුණුවිය යුතුයි. මක්නිසාදයත් ඔවුන්ගේ ජ්විත දවන ආගා ගින්න සංසිදුවීම පිණිස ඉවසීම පුහුණු කළ යුතු බැවිනි.

පස්වෙනුව මිනිසුන් හය (උවදුරු) දැක ඒවා මගහැරීමට උගත යුතුයි. තුවණැකි මිනිසුන් වල් අසුන් හා පිස්සු බල්ලන් කෙරෙන් ඉවත්වන්නාක් මෙන් කිසිවෙකු දුෂ්ච මිනිසුන් ඇසුරු නොකළ

යුතුය. තුවණැකි මිනිසුන් විසින් පිටු දැකින ලද ස්ථානවලට තොගිය යුතුය. යමෙකු අවධානය හා සිහි කළේපනාව පූරුදු කරන්නේ නම් ඔවුන්ගේ ජීවිත වෙළාගෙන ඇති ලොකික ආගා ගින්න නිවී යනු ඇත.

2. ලොකික ආගාවෝ (තණ්ඩාව) පස්වැදැරුම් වෙති.

අසට දැකින රුපවලින් කණට ඇසෙන ගබඳවලින් නාසය ආස්ථාණය කරන සුවදින් දිවට දැනෙන මිහිරි රසයන් හා ගතට දැනෙන සුවදෙන පහසින් හටගන්නා ආගාවෝ වෙති. තණ්ඩාවට ඇති මෙම දොරටු පහෙන් ගීරයේ සැප සඳහා ඇති ඇල්ම උපදී.

සැප සඳහා ඇති කායික ආගාව නිසා පොලොවනු ලබන බොහෝ දෙනා සැපය පසුපස එන අයහපත තොදිකිති. දඩියක්කරුගේ උගුලට අසුවෙන මුවන් මෙන් ඔවුහු යක් උගුලක බැලෙඳි. ඇත්තෙන්ම ඉන්දියන් නිසා හටගන්නා මෙම පස්වැදැරුම් තණ්ඩා දොරටු ඉතාමන්ම හයානක උගුල්ය. මේවාට අසුවුණ විට මිනිස්සු ලොකික ආගාවල පැටලි වේදනා විදිති. මේ උගුල්වලින් මිදෙන්නේ කෙසේදි ඔවුන් දැන ගත යුතුයි.

3. මෙම ලොකික ආගා බැමෙමන් මිදීමට ඇත්තේ එකම ක්‍රමයක් නොවේ. ඔබ වෙනස් වූ ලක්ෂණ ඇති සතුන් 6 දෙනෙකු

වන නයකු, කිහිපිලකු, කුරුල්ලෙකු, බල්ලෙකු, හිවලෙකු හා වදුරෝකු අල්ලාගෙන ගක්තිමත් කඩයකින් එකට බැඳ ඔවුන්ට යන්න හරිනවා යැයි සිතන්න. ඔවුන් එකිනේකා තමාගේම වාසස්ථානයට තමාටම ආවේනික ක්‍රමයකින් යැමට උත්සාහ දරනු ඇත. තයා තණකොළගොල්ලේ සැගවීමට වෙර දරනු ඇත. කිහිපා වතුරට ඇදෙනු ඇත. කුරුල්ලා අහසට පියාමිනු ඇත. බල්ලා ගමක් සොයායනු ඇත. හිවලා ජන ගුන්‍ය තැනකට ඇදෙනු ඇත. වදුරා කැලයේ ගස් සොයනු ඇත. තමා යායුතු තැනට යැමට දරන වැයමේදී ඔවුන්ට යම්කිසි අරගලයක් කරන්නට සිදුවේ. එසේ වුවද ඔවුන් සියලු දෙන කඩයකින් එකට බැඳුතබා තිබේ නම් වඩාත්ම ගක්තිමත් සත්ත්වයා එක් විටක අන් අයට ඇදුගෙන යාමට ඉඩ තිබේ.

ඉහත කී උපදේශ කරාවේ එන සතුන් මෙන් මිනිසා ද ඔහුගේ සය වැදැරුම් ඉන්දියන් වන ඇස්, කන්, නාසය, දිව, ගේරය හා සිත විසින් විවිධ අතට පොලඹවනු ලබන අතර වඩා බලවත් ආගාව විසින් පාලනය කරනු ද ලබයි.

මේ සතුන් 6 දෙනා කණුවක බැඳ ඇත්තේ නම් ඔවුන් ගැලවීමට වෙර යොදා අන්තිමේදී කණුව මුලටම වැටෙනු ඇත. මේ අයුරින්ම මිනිසුන් සිත පුරුදු කළේත් අනිත් පසිදුරන්ගෙන් තවදුරටත් කරදරයක් නොවනු ඇත. සිත පාලනය කරගත්තේ නම් මිනිසාට වර්තමානයේ මෙන්ම අනාගතයේ ද සතුට උදාවනු ඇත.

4. මිනිස්සු සිය ආත්මාරාකාමී සැපේත එහෙම කීර්තිය හා ප්‍රගංසාවට කැමැති වෙති. එහෙත් කීර්ති ප්‍රගංසාව තමාම ද්‍රාගන්නා හඳුන්කුරක් වැනිය. එය විගස තැතිවී යයි. මිනිසුන් ගොරව හා මහජන සැලකිල්ල පසුපස හඟා යමින් සත්‍යයේ මගට පිටුපැවාත් ඔවුන් බලවත් අනතුරක වැවෙනවා මෙන්ම ලත්වීමට ද සිදුවනු ඇත.

කීර්තිය, ධනය හා ප්‍රෝමය පසුපස හඟා යන මිනිසා පිහිතලයක ගැවී ඇති පැණි ලෙවකන ලදරුවකු වැන්න. පැණිවල රස විදින අතරම ඔහුට තමන්ගේ දිව අවධානමකට ලක් කිරීමට ද සිදුවනු ඇත. හෙතෙම තද සුළුගක් ඉදිරියට ගිනිහුළක් ගෙන යන්නකු වාගේය. ගිනිදාල් ඔහුගේ දැන් හා මූහුණ ද්‍රව්‍ය නිසැකය.

කිසිවෙකු තණ්හාවෙන් ද්‍රව්‍යයෙන් හා මූලාවෙන් පිරි ඇති තම සිත විශ්වාස නොකළ යුතුය. කිසිවෙකු තම සිතට නිදාල්ලේ යාමට ඉඩ නොතැබිය යුතුයි. එය දැඩි පාලනයක් යටතේ තැබිය යුතුයි.

5. සම්පූර්ණ විත්ත පාලනයක් ඇතිකර ගැනීම ඉතාම අමාරු දෙයකි. බුද්ධත්වය පතන්නා මූලින්ම සියලු ආගා නැමැති ගින්නෙන් මිදිය යුතුයි. තණ්හාව බුරභුරා තැගෙන ගින්නකි. එබැවින් බුද්ධත්වය පතන්නා පිදුරුගොඩක් ගෙන යන්නකු ගිනි ප්‍රසුරු මගහරින්නාක් මෙන් තණ්හා ගින්න මගහැරිය යුතුය.

නමුත් පොලඹවතු ලැබේමේ බිය නිසාම සිත්කළ රුපවලින් ඇසු ඉවත් කර ගැනීම මෝඩකමක් විය හැක. සිත ස්වාමියාය. සිත පාලනය කරගතහොත් දුබල ආගාවන් අතුරුදින් වතු ඇත.

ඛුද්ධත්වය කරා ඇති මග අනුගමනය කිරීම අසීරුය. නමුත් මිනිසුන්ට එබදු සිතක් නැත්තම් එය වඩාත් අපහසුය. උපත සහ මරණය සහිත මේ ලෝකය තුළ ඛුද්ධත්වය නොලැබුවහොත් අනන්ත වූ දුක් විදීමට සිදු වේ.

යමෙකු ඛුද්ධත්වය සඳහා ඇති මග සොයන කළේහි එය මඩ ගොහොරුවකින් ලොකු බරක් ඔසවා ගෙන යැමට උත්සාහ දරන ගොනෙකුගේ ගමනට සමාන කළ හැක. අවට ඇති දේ ගැන සැලකිලිමත් නොවී උගට හැකි උපරිම උත්සාහය යොදුවන්නේ නම් උගට මඩ තරණය කොට විවේක ගත හැක. ඒ අයුරින් මනස පාලනය කර ගනිමින් නිවැරදි ගමන් මගේහි යන්නේ නම් එම ගමනට බාධා කරන්නට තණ්හා නැමැති මඩ නොවතු ඇත. එමෙන්ම සියලු දුක් ඉවත් වතු ඇත.

6. ඛුද්ධත්වයට ඇති මග සොයන්නන් මුළුන්ම සිතේ අභජකාරකම දුරුකරගෙන නිහතමානීව ඛුදුරදුන්ගේ ධර්මයේ ආලෝකය පිළිගැනීමට කැමති විය යුතුයි. ලොවෙහි ඇති සියලුම වස්තු එනම් රන් රිදී හා කීරති වැනි දේ ප්‍රයාව හා ශීලය හා සම කළ නොහැකිය.

නිරෝගී බව ලබා ගැනීමට, පවත්ලේ සැබැං ප්‍රීතිය ලැගාකර ගැනීමට, සැමදෙනාටම සාමය ගෙන දීමට, පළමුව සිය සිත හික්මවිය යුතු ය, පාලනය කළ යුතුය. කෙනෙකුට සිත හසුරුවා ගත හැකිනම් ඔහුට බුද්ධත්වයට මග සොයාගත හැකිය. ප්‍රයාව හා සුවරිතය ඔහු කරා ඉඟිල් එනු ඇත.

පොලොවෙන් වස්තුව සොයාගන්නා සේ සුවරිතය හොඳ කියා තුළින් මතු වී පෙනෙනු ඇත. ප්‍රයාව නිර්මල සාමකාමී මතසින් මතුවනු ඇත. ජීවිතය තමැති පැටලිලි සහිත මාර්ගය මැදින් තිරුපදිතව යාමට කෙනෙකුට ප්‍රයාවේ ආලෝකය අවශ්‍යය. එසේම සුවරිතයේ මගපෙන්වීම අවශ්‍යය.

තණ්ඩාව, ද්‍රේවිෂය හා මුලාව තැති කරගන්නේ කෙසේදියි කියාදෙන බුදුදහම හොඳ ඉගැන්වීමකි. එය පිළිපදින්නේ යහපත් ජීවිතයේ සතුට ලැගාකර ගනිති.

7. මේනිස්සූ සිය සිතුවිලි ගමන් කරන දිසාවට තැමුරු වෙති. තණ්ඩාබර සිතුවිලි සිතේ රස්කර ගතහොත් ඔවුහු තවත් ගිපුවෙති. ද්‍රේවිෂයෙන් යුත් සිතුවිලි සිතුවොත් තවත් ද්‍රේවිෂ සහගත වෙති. අනුවණ වේතනා තබා ගතහොත් ඒ දෙසට ගමන් කරති.

අස්වනු සමයේදී සිය ගවයෝ වැටකාටු කඩාගෙන කුමුරුවලට වැදී මැරුම් කතැයි හෝ බැනුම් අසන්නට වේයැයි

වියෙන් ගොවීයෝ උන් ගාල් කරති. එමෙන්ම මිනිසුන් තම සිත අවාසනාවට හා වංක හාවයට යා නොදී රැක ගත යුතුය. තණ්හාවට ද්වේෂයට හා මුලාවට පොලුණුවන සිතුවිලි නැති කර ගත යුතු අතර දියාව හා කරුණාව ඇතිවන සිතුවිලි වැඩි දියුණු කළ යුතුයි.

වසන්තය එන විට එමෙන්ම තණ බිම්වල කොළ පැහැති තණකොළ බොහෝ තිබෙන විට ගොවීයෝ සිය ගවයන් මුදා හරිති. එහෙත් ඔවුන් උන් ගැන විමසිල්ලෙන් සිටිති. මිනිසාගේ සිත පිළිබඳව ද එසේමයි. ඉතාම නොද මානසික ස්වභාවයකදී වුවද සිත පිළිබඳව විමසිලිමත් විය යුතුයි.

8. එක් සමයක ගාකුමුනි බුදුරදහු කෝසම්බියේ වැඩ විසු සේක. එනුවර උන්වහන්සේ තුරුස්නා එක් පුද්ගලයෙක් අසත්‍ය කතා උන්වහන්සේට විරැද්ධව පතුරුවා හැරීමට නපුරු මිනිසුන්ට අල්ලස් දුන්නේය. මේ වාතාවරණය තුළ උන්වහන්සේගේ ග්‍රාවකයින්ට පිඩු සිගා යාමට අසිරුවිය. ඇණුම බැණුම ඇසීමට සිදුවිය.

ආනන්ද තෙරණුවේ ගාකු මූනීන්ද්‍යන්ට කතාකාට “අප මෙවැනි නගරයක හිඳිම තරකයි. අපට යාමට වෙනත් නගරයන් ද මිට වඩා නොද පුරයන් ද ඇත. මේ නගරයෙන් පිටවී යමු” යි පැවසුහ. බුද්‍යන්වහන්සේ මෙසේ පිළිවැන් දුන්හ. “ඉතින් ඒ

නගරයෙන් මේවාගේ වුනොත් එවිට අපි කුමක් කරමුද?" "එවිට අපි තවත් නගරයකට යන්නෙමු."

ගාත්ති නායකයාණෝ මෙසේ කීහි. "නැහැ ආනන්ද, ඒ විදිහට ගියෙන් අවසානයක් නැ. අපි මෙහිම නැවති ඇණුම් බැණුම් තවතින තුරු ඉවසා සිටිමු. ර්ථ පසුව තවත් තැනකට යමු." මෙලාවෙහි ලාභ-අලාභ, අපවාද-බූහුමන්, ඇණුම්-බැණුම් ප්‍රගංසා, දුක-සැප පවතියි. බුද්ධත්වයට පත් තැනැත්තා මෙබදු බාහිර දෙයින් පාලනය කරනු නොලැබේ. ඒවා පැමිණි විශේෂිත නතර වේ.

## II

### හැසිරීමේ යහපත් මග

1. බුද්ධත්වයට මග සොයන්නන් නිරතුරුව ඔවුන්ගේ සිත, කය හා වචනය පිරිසිදුව තබා ගැනීමේ අවශ්‍යතාව ගැන සැම විටම සිතේ තබාගත යුතුයි. කය පිරිසිදුව තබා ගැනීමට නම් ප්‍රාණසාතය නොකළ යුතුයි. සොරකම් නොකළ යුතුයි. කාමම්පිෂාවාරයේ නොයෙදිය යුතුයි. වචනය පිරිසිදුව තබා ගැනීමට නම් බොරු නොකිව යුතුයි. අනුත් සිත් රිදෙන වචන නොකියා, වංචාකාරී

තොවී, සම්පූලාපයේ තොයදිය යුතුයි. සිත පිරිසිදුව තබා ගැනීමට නම් සියලු තණ්හා, ද්වේෂ හා වැරදි විනිශ්චයන් දුරු කළ යුතුයි.

කෙනෙකුගේ සිත අපිරිසිදු ව්‍යවහොත් ඔහුගේ ක්‍රියා ද අපිරිසිදු වේ. ක්‍රියා අපිරිසිදු ව්‍යවහොත් වේදනාව ඇති වේ. එබැවින් සිත කය පිරිසිදුව තබා ගැනීම ඉතාම වැදගත් වේ.

2. ආචාරී භාවයට නිරහංකාර කමට හා කරුණාවන්තකමට කිර්තියක් දිනු දෙනවත් වැන්දූගුවක් සිටියාය. ඇට කඩිසර තුවණුති සේවිකාවක් වුවාය.

එක් දිනක් සේවිකාව මෙසේ සිතුවාය. “මගේ ස්වාමිදුවට ඉතා භෞද කිර්තියක් ඇත. ඇම එසේ වූයේ සහජයෙන්ම ද? තැන්තම් පරිසරය නිසා ද? මම එය විමසාලමි.” පසුවදා උදෑසන හිර මුදුන් වීමට ආසන්න වනතුරු සේවිකාව ස්වාමිදුව ඉදිරියට නාවාය. ස්වාමිදුව කෝපයට පත් වූවා තොගුවසිල්ලෙන් ඇට බැණ වැදුණාය. සේවිකාව මෙසේ පිළිතුරු දුන්නාය. “මා දවසකට දෙකකට පමණක් අලස වූණාට ඔබ තොගුවසිලිමත් විය යුතු නැත.” ස්වාමිදුව එවිට බලවත් කෝපයට පත් වූවාය. පසුවදා ද සේවිකාව ප්‍රමාද වී තැගිවිවාය. මෙයින් මහත් සේ කෝපයට පත්වූ ස්වාමිදුව කෝටුවක් ගෙන සේවිකාවට තැළවාය. මේ සිදුවීම

බොහෝදෙනා දැනගත් නිසා ධනවත් වැන්දූවගේ පෙර කීර්තිය නැති විය.

3. බොහෝ දෙනා මේ ගැහැනිය වාගේය. ඔවුන්ගේ පරිසරය ඩොඩින් තිබෙනතුරු ඔවුහු කරුණාවන්ත වෙති. තැන්පත් හා නිරහංකාර වෙති. නමුත් පරිසරය වෙනස් වී අසතුවුදායක වූ විටත් ඔවුහු එසේම ක්‍රියාකරත් ද යන්න ප්‍රශ්නයකි.

ප්‍රමාණවත් ආහාර හා ඇළුම් නැති කළේහිද, අමිහිරවදන් ඇසෙන විට ද අන් අය අමනාපකම් පාන විට ද යමෙක් නිර්මල හා සාමකාමී සිතක් තබාගෙන යහපත් ලෙස ක්‍රියා කරත් නම් පමණක් අපට ඔහු “හොඳ” යයි නම් කළ හැකිය.

එබැවින් පරිසරය ඩොඳ වූ විට පමණක් ඩොඳ වැඩ කරන සාමකාමී සිතක් පවත්වන්නන් ඇත්ත වශයෙන්ම ඩොඳ මිනිසුන් තොවේ. බුදුන්වහන්සේගේ ධර්මය ඉගෙන ඒ අනුව තම සිත කය පුරුදු කරන්නන් පමණක්ම සත්‍ය ලෙසම ඩොඳ නිරහංකාර, සාමකාමී මිනිසුන් ලෙස හැඳින්විය හැකිය.

4. පදයන්ගේ යෝග්‍යතාව අනුව පාවිච්ච කිරීම සඳහා විරැද්ධියාර්ථ යුගල පද පහක් වෙයි. අවස්ථාවට ගැලුපෙන හා තොගැලුපෙන වවන, කාරණයට ගැලුපෙන හා තොගැලුපෙන

වවන, මේහිර හා අමේහිර වවන, අරපවත් හා අනරපවත් වවන, කාරුණික හා වෛරය උපද්‍රවන වවන යනුවෙනි.

අප කථාකරන කුමන වවනයක් හෝ සැලකිල්ලෙන් තෝරා ගත යුතුයි. මක් නිසංද යත් ඒ වවන අසන මිනිසුන් හොඳට හෝ නරකට පෙළකිය හැකි බැවිනි. අප සිත්ති දායාව හා අනුකම්පාව පිරී ඇත්තම එය අප අසන තපුරු වදන්වලට ඒවා ප්‍රතිරෝධයක් වනු ඇත. කෝපය හා තොට්ධය ඇවිස්සීමට ඉඩ ඇති නිසා අප අසංවර වවන අජේ තොල්වලින් පිට නොකළ යුතුයි. අප කථා කරන වවන හැම විටම සානුකම්පික හා තුවණුති ඒවා විය යුතුයි.

පොලොවෙන් සියලු කුණු ඉවත් කිරීමට ඔහැ යැයි සිතන මිනිසකු සිටිනවා යැයි සිතන්න. ඉස්කේත්ප්‍රයක් හා කුල්ලක් රැගෙන නොනවත්වාම කර ගෙන ගියත් එය නො කළ හැකි වැඩකි. මේ මෝඩ මිනිසා මෙන්ම අප ද සියලු වවන දුරු කිරීමට බලාපොරොත්තු නොවිය යුතුයි. අජේ සිත ප්‍රහුණු කරගෙන හදවත අනුකම්පාවෙන් පුරවා ගතහොත් අන්‍යයන් පවසන වදන්වලින් අපට බාධාවක් ඇති නොවේ.

දිය සායම්වලින් අහසේ විතුයක් ඇදීම නො කළ හැකි දෙයකි. එමෙන්ම විශාල ගගක් ගිනි පුළකින් වියලීම ද කළ නොහැකි දෙයකි. හොඳින් පදම් කළ හම් දෙකක් එකට අතුල්ලා විශාල ගබ්දයක් ඇති කළ නොහැක. මේ උදාහරණ මෙන්ම තමන්

අසන ඕනෑම වචනයකින් නොකැළීම් සිටින්නට නම් තමන්ගේ සිත පුහුණු කළ යුතුයි.

සිත පොලොව මෙන් පුළුල්වීමට අහස මෙන් අසීමිත වීමට විශාල ගගක් මෙන් ගැඹුරු වීමට සහ මතාසේ පදම් කළ හමක් මෙන් සිනිදුවීමට ඔවුන් විසින් සිත පුරුදු කළ යුතුයි.

එබේ හතුරා ඔබ අල්ලා ගෙන වධදෙන විට පවා ඔබ සිතේ ඔහු ගැන අමතාපයක් ඇති වේ නම් ඔබ බුදුන්වහන්සේගේ ධර්මය පිළිපැද නැත. සියලු වාතාවරණයන් තුළ දී ඔබ මෙසේ සිතන්නට පුරුදු විය යුතුයි. “මගේ මතස නොසේල්වන සුළිය. දුෂ්චර වදන් තොල්වලින් පිට නොවේවා. සියලු සතුන් වෙත පතල කරුණාවෙන් යුතු මතසකින් ගලන කරුණාසහගත සහ මෙමත්සහගත සිතුවිලි මගේ සතුරා වෙත පහළ කරමි.”

5. දවාලට ගිනිගන්නා රාත්‍රියට දුම් පිටවන එක්තරා තුඩිසක් මිනිසේකුට හමුවීම පිළිබඳ උපමා කථාවක් ඇත. ඔහු තුවණැති මිනිසේකු වෙතට ගොස් තමා රේට කුමක් කළ යුතුදායි ඇසුවේය. එය කඩුවෙන් භාරන ලෙස තුවණැති මිනිසා උපදෙස් දුන්නේය. මිනිසා එසේ කළේය. ඔහුට පිළිවෙළින් තුඩිසින් දොර පොල්ලක්, දියබූබූල වගයක්, දෙමංහන්දියක්, පෙටිරියක්, ඉඩිබෙකු, මස්කපන පිහියක්, මස්කැල්ලක් හා අවසානයේ මකරෝකු ද හමු විය. තමාට ලැබුණු දේවල් ගැන මිනිසා තුවණැත්තාට දුන්වේය. තුවණැති

මිනිසා එවායේ අරපය කියාදී මෙසේ ද ක්‍රිය. “මකරා හැර අනික් සියලු දේම විසිකරන්න. එහෙත් මකරාට හිරිහැරයක් නොකරන්න.”

මේ කථාවේ එන තුඩිසින් මිනිසාගේ සිරුර උපමා වෙයි. දිවා කල ගිනි ගැනීමෙන් දැක්වෙන්නේ ඔවුන් පෙරදින රාත්‍රියේදී සිතු දේවල් ක්‍රියාවට නැංවීමයි. “රු කල දුම්පිට කිරීම” ඔවුන් දිවා කල කී දෙයින් ලබන සතුට හෝ දුක පෙන්වයි.

මේ උපමා කථාවේ “මිනිසා” නම් බුද්ධත්වය සෞයන්තාය. නුවණුති මිනිසා බුදුන්වහන්සේය. කඩුව නම් නිරමල ප්‍රයාවයි. “ඉත් භාරන්න” කීම බුද්ධත්වය පතා කළ යුතු වැයමයි.

තවදුරටත් මේ උපමා කථාවේ එන “දෙර පොල්ල” අවිද්‍යාව දක්වයි. දිය බුබුල නම් දුකේ සහ කෝපයේ විටින් විට මතුවන සුසුමිය. දෙම්හන්දියෙන් පැකිලීම හා අසහනය දක්වයි. පෙටියෙන් පෙන්වන්නේ තණ්හාවේ, ද්වේෂයේ, අලසකමේ, වපලකමේ, ප්‍රශ්නත්තාපයේ හා මූලාවේ ගබඩාවයි.

ඉඩිලා යනු කය සහ මනසයි. මස් කපන පිහිය යනු පංචකාමයන්ගේ එකතුවයි. මස් කැල්ලෙන් පෙන්වන්නේ සංත්‍යුත්තියට පොලුම්වන පංචකාම ආගාවයි. මේ සියලු දෙයින්ම

මේතිසාට උවදුරු වන නිසා ඒ සියල්ල විසිකරන ලෙස බුද්‍යන්වහන්සේ දැන්වූහ.

මකරාගෙන් පෙන්වන්නේ සියලු ලොකික ආං තුරන් කළ සිතයි. මේතිසා තමා ම ප්‍රයාව නැමැති කඩුවෙන් හැරු කළ ඔහු අවසානයේදී මකරා වෙතට පැමිණෙයි. “මකරාට කරදර තොකරන්න” යන්නෙන් කියන්නේ සිත ලොකික ආංවලින් මුදවා ගන්නා ලෙසයි.

6. බුද්‍යන්වහන්සේගේ ග්‍රාවකයෙකු වූ පිණ්ඩෝල බුද්ධත්වය ලැබුවාට පසුව සිය දේශය වූ කෝසම්බියට පැමිණියේ තමාට කරුණාව දැක්වූ එහි මේතිසුන්ට කළගුණ සැලකීමටය. ඒ සඳහා ඔහු බුද්‍යන්වහන්සේගේ දහම් බිජුවට වැපිරිමට කෙතක් සකස් කළේය.

අනන්ත වූ පොල් රුපේපාවලින් සෙවන වූ සිහිල් පවන තොතැවති භමන කුඩා උද්‍යානයක් කෝසම්බිය අසිල ගංගා තදිය තෙර තිබුණේය. ගිමිහානයේ එක් උණුසුම් ද්‍රව්‍යක පිණ්ඩෝල ගසක සිහිල් සෙවනේ භාවනානුයෝගීව සිටියේය. එකල්හි උද්‍යන රජු සිය වල්ලහ ස්ත්‍රීන් සමග සතුට ලැබීමට මෙම උයනට ආවේය. සංගිතයෙන් සහ සතුටුවීම්වලින් පසු හේ වෙනත් ගසක් මූල තින්දක් තිදා ගත්තේය.

රජු නින්දේ පසුවන අතරේදී වල්ලහ ස්ත්‍රීන් තැන තැන ඇවිද්දෙයාය. ඇවිදිමින් යනවිට හඳුසියෙන්ම භාවනාවේ යෙදී සිටි පිණ්ඩෝල ඉදිරියට පැමිණියහ. ඔහු උත්තම පුරුෂයකු බව දැනගෙන ඔවුන්ට බණ කියන ලෙසට ඉල්ලුන. ඔවුහු ඔහුගේ බණ ඇසුන. අවදිවූ රජු ස්ත්‍රීන් සොයුමින් යන්නේ පිණ්ඩෝල වටා බණ අසමින් සිටින ඔවුන් දුටුවේය. රේඛා සහගත කාමුක සිතින් යුත් රජු බලවත් කෝපයට පත්වේය. ඔහු පිණ්ඩෝලට මෙසේ බැණ වැදුණෙය. “නුම වැනි උත්ම පුරුෂයකු ගැහැනුන් වටකර ගෙන සම්පූලාප දෙඩීම සමාව දිය නොහැකි වරදකි.” සෙමින් තෙත් වසාගත් පිණ්ඩෝල නිශ්චලිද්‍රව සිටියේය.

කෝපයට පත් රජු සිය කඩුව ඇද තරජන කළත් පිණ්ඩෝල ගලක් මෙන් පුන්නේය. මින් තවත් කෝපයට පත් රජු තුෂිසක් කඩා කුකින් සහිත රෝඩු පිණ්ඩෝලගේ ඇගට දැමුවේය. පිණ්ඩෝල නින්දාව භා චේදනාව ඉවසමින් භාවනාවේ යෙදී සිටියේය. එකල්හි රජු සිය දරුණු ක්‍රියා කළාපය ගැන ලැජ්ජාවට පත්ව පිණ්ඩෝලගෙන් සමාව අයැදිය. මේ සිද්ධියේ ප්‍රතිඵලයක් වශයෙන් බුදුන්වහන්සේගේ ධර්මය රජුගේ මාලිගය තුළට ගොස් එයින් මුළු රට්ටීම පැතිරිණි.

7. ස්වල්ප දිනකට පසුව උදයන රජු වනයේ විවේක ස්ථානයක වැඩසිටි පිණ්ඩෝල හමුවී මෙසේ ඇසුවේය. “ගරු කටයුතු ගුරුතුමනි, බුදුරුදුන්ගේ ග්‍රාවකයන් බොහෝ දෙනෙක් තරුණ අය

වුවත් මවුන් සිත භා කය කාමයෙන් පොලුම්වා නොගෙන ඉන්නේ කෙසේද?"

පිණ්ඩෝල මෙසේ පිළිතුරු දුන්නේය. "රජතුමනි, සියලු කාන්තාවන්ට සැලකීමට බුදුරඳුන් අපට උගෙන්වා ඇත. මහල් කාන්තාවන් අපේ මවුන් ලෙස ද අපගේ වයසේ කාන්තාවන් සොහොයුරියන් ලෙස ද බාල දුරියන් දුවරුන් ලෙස ද සැලකීමට උගෙන්වා ඇත. බුදුන්වහන්සේගේ ග්‍රාවකයන්ට සිත කය කාමාඟාවෙන් පොලුම්වා නොගෙන තබා ගැනීමට ඉවහල් වී ඇත්තේ මේ ඉගැන්වීමයි."

"එහෙත් ගොරවනීය ගුරුතුමනි, යමෙකුට සිය මවගේ, සොහොයුරියගේ, දුවණියගේ වයසෙහි ගැහැනියක ගැන තරක සිතිවිලි ඇතිවිය හැකිය. බුදුන්වහන්සේගේ ග්‍රාවකයන් එබදු සිතිවිලි මැඩලන්නේ කෙසේද?" "රජතුමනි, ගාන්ති තායකයාණන් අපට උගෙන්වා ඇත්තේ අපගේ ගරීරය සියලු වර්ගයේ අපිරිසිදු ග්‍රාවයන් ගලන තැනක් හැටියටය. එනම්, ලේ, සැරව, දහඩිය, තෙල් වැනි එවායි. මේ අයුරින් සිතිමෙන් තරුණ වුවත් අපට අපේ සිත් පිරිසිදුව තබා ගැනීමට හැකිවේ."

"ගොරවනීය ගුරුතුමනි," රජු තවදුරටත් බල කරමින් කරා කළේය. "එය ඔබට පහසු විය හැකියි. ඔබ සිත කය පූහුණු කොට

ඇති නිසා ඒ වාගේම ඔබ තුවණ ඔප්පාවා ගෙන ඇති නිසා. නමුත් එබදු පුහුණුවක් තැති අයට මෙය දුෂ්කර විය හැක. ඔවුන් මෙම කිලිටි බව සිහිකළත් ඔවුන්ගේ ඇස් පියකරු රුප සොයා ඇදෙන්නට පුළුවනි. ඔවුන් විරුදු බව දකින්නට තැත් කළත් ලස්සන දෙයින් පෙළෙශීන්නට පුළුවන. බුදුන්වහන්සේගේ තරුණ ග්‍රාවකයන්ගේ ක්‍රියා නිරමල වීමට වෙනත් කිසියම් හේතුවක් තිබිය හැකියි.”

“රජතුමනි, ගාන්ති නායකයාණන් අපට උගෙන්වා ඇත්තේ පසිදුරන් තැමැති දොරවල් රකවල් කරන්නටයි. අප ඇසින් ලස්සන රුප දකින විට කණින් මිහිර ගබා අසන විට නාසයෙන් සුවද ආස්‍රාණය කරන විට දිවෙන් රසවත් දැ බුදින විට අතින් සිතිදු දැ ස්පර්ෂ කරන විට අප ඒ ආකර්ෂණීය දේවල තොබැඳිය යුතුය. එසේම අඩුය දෙය ද ප්‍රතික්ෂේප තොකරමු. මේ පසිදුරන් තැමැති දොරවල් මතා ලෙස රක ගැනීමට අපට උගෙන්වා ඇත. ගාන්ති නායකයාණන්ගේ මෙම ඉගැන්වීම් නිසා ඉතා තරුණ ග්‍රාවකයන්ට පවා සිත කය නිරමලට තබාගත හැකිය.

බුදුන්වහන්සේගේ ධර්මය සත්‍යවශයෙන්ම විශ්මය ජනකය. මගේ අත්දැකීම අනුව මා දන්නා පරිදි සිතෙහි රකවල තැතිව සිත්කළ යමක් මගේ ඇස ගැටුණ විට හැඟීම්වලින් මම කරදරයට පත්වෙමි. හැමවිටම අභේ ක්‍රියා නිරමලට තබා ගන්නට නම් පසිදුරන් තැමැති දොරවල් රකවල් තබාගැනීම ඉතා වැදගත්ය.

8. යම් විටෙක යමෙක් සිතුවිල්ලක් ක්‍රියාවට නැගුවහොත් එය අනුව එන ප්‍රතික්‍රියාවක් ද ඇත. යමෙකු ඔබට බැණ්නේනාත් ඔහුට ආපසු බැණීමට හෝ පළිගැනීමට පෙළඳීමක් ඇතිවේ. මේ ස්වාභාවික ප්‍රතික්‍රියාවට විරුද්ධව ආරක්ෂා විය යුතුය. මෙය හරියට සූලග ඉදිරියට කෙළ ගසන්නාක් වාගේය. ඉන් තමාට මිස අන් කිසිවකුට හිරිහැරයක් නොවේ. එය සූලග ඉදිරියට දුවිලි අතුගාන්නාක් වාගේය. ඉන් දුවිලි ඉවත් නොවේ. තමාම කිලුව වෙනවා පමණි. ආඟාවට හා පළිගැනීමට වහල් වූ තැනැත්තාගේ පියවර පසුපස අවාසනාව ලුහුබැඳ එයි.

9. තණ්හාව පලවාහැර පරිත්‍යාගය වචවා ගැනීම ඉතාම හොඳ දෙයකි. කෙනෙකුගේ සිත ආර්ය මාර්ගයට නැඹුරු කිරීම වචාත් හොඳ දෙයකි.

ආත්මාර්ථකාමී සිතිවිලි ඉවත්කොට ඒ වෙනුවට අන්‍යයන්ට උද්ව කිරීමට කැමැති සිතිවිලි ඇතිකර ගත යුතුයි. තවෙකෙකු සතුවූ කිරීමට කරන ක්‍රියාව අතෙකා තවත් කෙනෙකු සතුවූ කිරීමට පොලුණුවයි. සතුට ඉපදෙන්නේ එවැනි ක්‍රියාවලිනි.

එක් ඉටිපන්දමකින් දහසක් ඉටිපන්දම් දැල්විය හැකිය. එයින් ඉටිපන්දම පවතින කාලය කෙටිවත්තේ තැත. බෙදා ගැනීමෙන් සතුට කිසි කලෙකත් අඩු නොවේ.

ඛුද්ධත්වය පතන්නේ සිය සැම පියවරක් ගැනම සැලකීලිමත් විය යුත්තාහ. කෙනෙකුගේ ප්‍රාර්ථනය කොතරම් ඉහළ වූවත් කමක් තැත. එය පියවරින් පියවර ලබාගත යුත්තකි. ඛුද්ධත්වයට යන මාරුගයේ පියවර අපගේ එදිනෙදා ජීවිතය තුළදීම ගත යුතුය.

10. ඛුද්ධත්වය කරා යන මගහි මෙලොවදී මුලින්ම අප විෂින් ජය ගත යුතු බාධා විස්සක් තිබේ. ඒවා මෙස්ය.

- (1) දුෂ්පතෙකුට නිර්ලෝෂීවීම අසීරුය.
- (2) උචුගු තැනැත්තාහට ඛුද්ධත්වයට මග ඉගෙණු ගැනීම අසීරුය.
- (3) ජීවිත පරිත්‍යාගයෙන් ඛුද්ධත්වය සෙවීම අසීරුය.
- (4) බුදුන්වහන්සේගේ ජීවිත කාලය තුළදී ලොව ඉපදීම දුෂ්කරය.
- (5) බුදුන්වහන්සේගේ ධර්මය ඇසීම දුෂ්කරය.
- (6) ගාරිරික පෙළකීම්වලට විරැද්ධව සිත පිරිසිදුව තබා ගැනීම දුෂ්කරය.
- (7) ලස්සන හා සිත් ඇදුගන්නා සුළු දෙයට ආගා තොකිරීම අමාරුය.
- (8) ගක්තිමත් මිනිසෙකුට සිය ආගා සන්සිදුවීමට සිය ගක්තිය තොයෙදීම අසීරුය.
- (9) නින්දාකරන කළේහ කේප තොවීම අමාරුය.
- (10) හඳුසි කරුණුවලින් පොලඹවන කළේහ අහිංසකව සිටීම අමාරුය
- (11) පෘථිවී සහ ගැහුරින් ඉගෙණු ගැනීමට යෙදීම අසීරුය.
- (12) යමක් අරඹන්නා සුළුකොට තොතැකීම අසීරුය.

- (13) නිහතමානීව පැවතීම අසීරුය.
- (14) හොඳ මිතුරන් හමුවීම දුෂ්කරය.
- (15) බුද්ධත්වය ලබාගැනීමට අවශ්‍ය විනය දැරීම දුෂ්කරය.
- (16) බාහිර තත්ත්වයන් හා සිදුවීම්වලින් බාධා තොටී සිටීම අසීරුය.
- (17) අනාශන්ගේ හැකියාවන් දන හැඳින ඔවුනට ඉගැන්වීම අසීරුය.
- (18) සාමකාමී සිතක් පවත්වා ගැනීම අසීරුය.
- (19) වැරදි හා නිවැරදි බව ගැන වාද තොකර සිටීම අසීරුය.
- (20) හොඳ මාර්ගයක් සෞයා ගැනීම හා ඉගෙණීම අසීරුය.

11. හොඳ මිනිස්සූ හා තරක මිනිස්සූ ඔවුන්ගේ ස්වභාවයෙන්ම වෙනස් වෙති. තරක මිනිස්සූ පවිච්‍ර ක්‍රියාවක් පවි වශයෙන් තොසලකති. ඒවායේ පවුකාරකම ගැන ඔවුන්ට පෙන්වා දුන්නත් ඔවුහු ඒවා කිරීම තොනවත්වති. ඒවා ගැන දන්වනවාටත් අකමැති වෙති. නුවණුත්තේ වරද හා නිවැරද්ද පිළිබඳ සංවේදී වෙති. යමක් වැරදි බව දත්ත්වීම ඔවුහු එය කිරීම තවත්ති. තමා කරන වැරදි වැඩ පෙන්වා දෙන අයට ඔවුහු කෘතයේ වෙති.

මෙසේ මූලික වශයෙන්ම හොඳ හා තරක මිනිස්සූ වෙනස් වෙති. තරක මිනිස්සූන් තමාට දක්වන කරුණාව අගය තොකරතත්, නුවණුත්තේ එය අගය කරති. ඊට කෘතයේ වෙති. නුවණුති අය පෙරලා කරුණාවන්ත වීමෙන් කළ ගුණ සලකති. තමාට උපකාර කරන අයට පමණක් තොට සියලු දෙනාටම එසේ කරති.

### III

#### ඉපැරණි කථාවන්හි එන ඉගැන්වීම්

1. එක් කලක එක් රටක ඉතා අමුතු සිරිතක් විය. එනම් මහල්ලන් ඇත් පිහිටි, නැවත ආ නොහැකි කළුවලට ගෙන ගොස් දුමා ඒමය.

රජයේ එක්තරා ඇමතිවරයෙක් මෙය තම මහලු පියා සම්බන්ධයෙන් අනුගමන කිරීමට අතිශය අමාරු වාරිතුයක් ලෙස සිතුවේ. ඉතින් ඔහු පොලොව යට ගුහාවක් තනා එහි තම පියා සගවා බලා ගත්තේය.

එක් දිනක දේවියෙක් එරට රුදු ඉදිරියේ පෙනී සිට ප්‍රහේලිකාවක් දී එය සතුවූදායක ලෙස විසැලුමේ තැන්තම් රට විනාශ කරන බව පැවැතිය. ගැටලුව මෙයයි. “මෙන්න සර්පයන් දෙන්නෙක්. ඔවුන් එකිනෙකා අයිති වන්නේ කුමන ලිංගයටද?” රජතුමා හෝ මාලිගයේ සිටි අනිකුතු හෝ ගැටලුව විසඳුමට සමත් වූයේ තැත. එබැවින් රාජධානීයේ කිසිවෙකු එය විසඳුන්නේ නම් ලොකු තැග්ගක් දෙන බව දන්වන ලදී.

ඇමතියා තම පියා සගවා සිටි තැනට ගොස් එම ගැටලුවට පිළිතුරු විමසිය. මහලු මිනිසා මෙසේ කිය. “මේ පහසු විසඳුමක්

ඇත. සර්පයන් දෙන්නා සිනිදු කළාලයක් මත තබන්න. එවිට ඇදී එන්නේ පිරිමි සතාය. නැවත් ඉන්නේ ගැහැනු සතාය.” ඇමතියා මේ පිළිතුර රුෂ්ට ගෙන යන ලදින් ගැටලුව සාර්ථකව විසඳන ලදී.

එවිට දෙවියා තව තවත් අමාරු ප්‍රශ්න ඇසුවේය. මේවාට ද රුෂ්ට සහ අනුත්තට පිළිතුරු දෙන්ට තොහැකි විය. නමුත් ඇමති තම පියා සමග සාකච්ඡා කිරීමෙන් පසුව එවා හැමවිටම විසඳීය.

“මෙන්න සමහර ප්‍රශ්න හා ඒවාට පිළිතුරු කිපයක්. “නිදා සිටියන් අවදිව ඉන්නා ලෙස හඳුන්වන්නේ කවුද? අවදිව සිටියන් නිදා ඉන්නා ලෙස හඳුන්වන්නේ කවුද?” පිළිතුර මෙසේය. “එනම් බුද්ධත්වය සඳහා පූහුණු වන්නාය. බුද්ධත්වය ලැබීමට උනන්දු තොවන්නන් සමග සසඳන කල්හි ඔහු අවදිව ඉන්නෙකි. එසේම බුද්ධත්වය ලැබුවන් සමග සසඳා බලනවිට ඔහු නිදා සිටින්නෙකි.

“බල විශාල අලියෙකු කිරන්නේ කෙසේ ද? ” උග්‍රෝච්ච තබන්න. බෝට්ටුව හිලෙන ප්‍රමාණයට ඉරක් අදින්න. අලියා බෝට්ටුවෙන් ඉවත්කොට අර ප්‍රමාණයට ගල් පටවන්න. ඊට පසුව ඒ ගල් කිරන්න.”

“කෝප්පයක වතුර සාගරයේ වතුරට වඩා වැඩිය,” යන කියමනේ තේරුම කුමක් ද? “යමෙකු ගේ මාපියන්ට හෝ ලෙඛකුට

ඉතා දියාවෙන් දෙන ලද පිරිසිදු වතුර කෝප්පයක සඳාකාලික ගුණයක් ඇත්තේය. නමුත් සාගරයේ ජලය යම් දිනක අවසාන විය හැක.”

ඉක්ති දෙවියා ඇට හා සම පමණක් වූ සාගින්නෙන් පෙළෙන මිනිසේකු මවා “මීට වඩා කුසගිනි වූ අන් අයකු මේ ලොව ඇද්දා”යි විමසිය. “ආත්මාර්ථකාමී හා තණ්හා හරිත බුද්ධ, ධම්ම, සංස යන තුණුරුවන් විශ්වාස නොකරන මාපියන්ට හා ගුරුවරුන්ට සත්කාර නොකරන මිනිසා මීට වඩා සාගිනි වූවකු පමණක් නොවේ, සාගිනි යකුන් ඉන්න ලෝකයට වැට් සඳාකාලිකව දුක් විදින්නෙකි.”

“මෙන්න හඳුන් ලි කොටයක්. මෙහි මූල පැත්ත කොතනදී?”  
මෙය දියේ පා කරන්න. මූල පැත්ත දියෙහි මදක් යටට යනු ඇත.”

“මෙන්න සමාන ප්‍රමාණයෙන් හා හැඩයෙන් යුත් අශ්වයන් දෙදෙනෙක්. මේ අතරින් අම්මා සහ ප්‍රතා කවිදී?” “මුවුන්ට පිදුරු කැමට දෙන්න. මව් අශ්වයා ප්‍රතා දෙසට පිදුරු තල්ලු කරනු ඇත.”

මේ අමාරු ප්‍රශ්නවලට දෙන ලද සියලුම පිළිතුරු දෙවියාගේ හා රුෂ්ගේ සතුවට හේතු විය. මේ ප්‍රශ්නවලට විසඳුම් සපයන ලද්දේ ඇමතියා විසින් ගුහාවේ සගවන ලද මහළ පියා විසින් බව

දැනගත් රජු ඒ ගැන කෘතයේ වී මහල මිනිසුන් ඇත් කදුවල අතහැර දමා එන නීතිය ඉවත්කොට ඔවුන්ට කරුණාවන්ත ලෙස සලකන ලෙස දැන්වීය.

2. ඉන්දියාවේ වේදේහ රජුගේ රැඹුණය වරක් දළ හයක් ඇති සූදු ඇතෙකු සිහිනෙන් දුටුවාය. දළ ගැන ආගා වූ ඇ ඒවා ලබාදෙන ලෙස රජුට කන්නලව් කළාය. මෙය කළ තොහැකි දෙයක් වුවත් රැඹුණට ඇති දැඩි ආදරය නිසා රජු එවැනි ඇතෙකු හමුවූ බව පවසන ද්‍රියක්කාරයකුට තැග්ගක් පිරිනමන බව දැන්වීය.

බුදුබව පතන්නා වූ මෙබදු දළ හයකින් යුත් ඇතෙක් හිමාලය වනයේ සිටියේය. උග් වරක් සන වනාන්තරයේ දී ද්‍රියක්කාරයකුගේ ජීවිතය බේරා දීමෙන් ඔහුට නිරුපදිතව සිය රටට ඒමට ප්‍රාථමික විය. මේ ද්‍රියක්කාරයා කෙසේ නමුත් විශාල තැග්ග නිසා මුලා වූයේ ඇතා තමාට දැක්වූ කරුණාවන්තකම ද අමතකකාට ඇතා මැරිමට සිතා තැවතත් වනයට ආපසු හියේය.

ඇතා බුද්ධත්වය සඳහා පෙරැමි පුරන බව දත් ද්‍රියක්කාරයා හිකුවකගේ සිවුරෙන් වෙස්වලාගෙන අනාරක්ෂිතව සිටි ඇතාට විෂ පෙවු හියකින් විද්‍යේය.

අභ්‍යා තමාගේ අවසානය ලෙ බව දැන එමෙන්ම ද්‍රියම්කරුවා තැග්ගට ඇති ලොකික ආගාවෙන් මැඩගත් බවත් දැන ඔහු ගැන කරුණාවෙන් අන් පළිගන්නා සූඩ ඇතුන්ගේ කෝපයෙන් ඔහු රැකීමට සිය පාදයන් අතරත ඔහුට සෙවන දුන්නේය. ඉක්බිති ඇතා ද්‍රියක්කාරයාගෙන් මෙවැනි මෝඩ වැඩක් කළේ ඇයිදායි විමසිය. එවිට ද්‍රියක්කරු තැග්ග ගැන පවසා තමා අර දැඳ හය ගැන ගිප්පුව බව පාපෝච්චිවාරණය කළේය. ඇතා ඉක්මනින්ම දළ ගසක ගසා කඩා ඒවා ද්‍රියක්කරුට දෙමින් මෙසේ පැවසිය. “මේ දානයෙන් මා බුද්ධත්වය සඳහා පෙරැ පිරුම් සම්පූර්ණ වේ. නිරමල භූමියෙහි උපත ලබන්නෙම්. මා බුදුබව ලත්විට ඔබගේ ඔය තණ්හාව, කොංදය හා මුලාව නැමැති විෂ පෙටු හී තුන ඉවත් කිරීමට උද්ධි කරන්නෙම්.”

3. හීමාලය වනය පාමුල එක් වන ලැහැබක එක් කලෙක ගිරවෙක් වෙනත් සතුන් හා කුරුලේලන් සමග විසුවේය. එක් දිනක තද සුළුගක් හමා උණුගස් එකිනෙක හා ගැටීමෙන් ලැව් ගින්නක් හට ගත්තේ කුරුලේලේ හා සත්තු බලවත් අවුලකට පත් වුහ. ඔවුන්ගේ හීතිය හා වේදනාව ගැන කරුණාවෙන් ගිරවා වන ලැහැබෙහි දී සෙවන ලබද්දී තමාට ලැබුණු කරුණාවන්ත කමට කළගුණ සැලකීමට සිතා ඔවුන් බෙරා ගැනීමට හැකි සියල්ල කරන්න උත්සාහ කළේය. ලෙ වූ පොකුණක ගිලුණු ගිරවා ගින්න මතට විත් පිහාටු ගසා වැශෙන වතුර බින්දුවලින් ගින්න නිවීමට වැයම් කළේය. වන ලැහැබට කළගුණ දැක්වීම පිණිස කරුණාවෙන්

පිරුණු හඳුන් යුතුව උං උත්සාහවන්තව නැවත නැවතත් එසේ කළේය.

මෙ ජ්වලය කරුණාවන්තකම හා ජ්විත පරිත්‍යාගය දුටු එක් දෙවියෙක් අහසින් බැස ගිරවාට මෙසේ කිය. “නුම්ට නිර්හිත සිතක් ඇත. නමුත් මෙවැනි විශාල ගින්නකට වතුර බින්දු කීපයක් ඉසීමෙන් නුම්ට ඉටුකර ගන්නට හැක්කේ කුමක්ද?” ගිරවා මෙසේ පිළිතුරු දුන්නේය. “දයාවේ ජ්වයෙන් හා ජ්විත පරිත්‍යාගයෙන් ඉටුකර ගත තොහැකි දෙයක් නැත. මම නැවත නැවතත් මෙම උත්සාහය කරමි. ර්ලග ආත්මයේදීත් උත්සාහ කරමි.” බලවත් දෙවියා ගිරවාගේ ජ්වගුණය ගැන කම්පිත විය. දෙදෙනාම එකතුව ගින්න නිවා දූමුහ.

4. එක් කළෙක එක් ගැටිරයක් හා ඔවුන් දෙකක් ඇති පක්ෂීයෙක් හිමාලයේ විසුවේය. වරක් එක් ඔවුනක් රසවත් පළතුරක් කනු දුටු අනෙක් හිස ර්රුෂ්‍යාවට පත්ව තමාටම මෙසේ කිය. “මම එහෙනම් වස ගෙඩියක් කන්නමි.” මෙසේ වසකැම නිසා මුළු පක්ෂීයාම විනාශයට පත්විය.

5. එක් කළෙක නයෙකුගේ වලිගය හා හිස අතර ඉදිරියෙන් යා යුත්තේ කවුදායි ද්බරයක් ඇතිවිය. වලිගය හිසට මෙසේ කිය. “උඟ නිතරම ඉදිරියෙන් යනවා. එක හොඳ නැ. මටත් ඉදහිට ඉදිරියෙන් යන්න දිපන්.” හිස මෙසේ පිළිතුරු දුන්නේය. “මා හිස විය යුතු

බව අංශේ ස්වභාව ධර්මයේ නීතියයි. මට උම් සමග එය මාරු කරගත නොහැකිය.”

නමුත් මේ ද්බරය දිගින් දිගටම ගියේය. ද්වසක් වලිගය තමා ගසක එතිගෙන හිස ඉදිරියට ගමන් කිරීම වැළැක්වීය. හිස මේ අරගලයෙන් පිඩාවට පත්වූ විට වලිගයට කැමති දෙසක යන්ට සැලැස්වීය. මෙහි ප්‍රතිථිලයක් වූයේ තයා ගිනිවලක වැට් විනාශයට පත්වීමයි.

මේ ස්වභාවික ලෝකයෙහි සැමවිට කිසියම් යෝගය පිළිවෙළක් පවතී. සැම දෙයටම ර්ට අයත් ක්‍රියාකාරිත්වයක් ඇත. මේ පිළිවෙළ කඩා දුම්මොත් මේ ක්‍රියාකාරිත්වයට බාධා පැමිණේ. එයින් සම්පූර්ණ පිළිවෙළම විනාශ වේ.

6. ඉක්මනින් කෝපයට පත්වන මිනිසේක් සිටියේය. එක් ද්වසක් මිනිස්සු දෙන්නෙක් ඔහුගේ ගේ ඉදිරිහිට ඒ නිවසේ වාසය කරන මිනිසා ගැන කජා කරමින් සිටියහ. එකෙක් අනිකාට මෙසේ කිය. “මහු හොඳ මිනිහෙක්. එහෙත් ඉතාම නොඹුවසිලිවන්තයි. ඔහුට තද ආවේගයක් ඇත. ඔහු ඉක්මනින් කෝපයට පත්වෙයි.” මේ සඳහන ඇසුන මිනිසා වහා ගෙදින් එලියට විත් අර මිනිසුන් දෙදෙනාට තුවාල වනතුරු අතින් පයින් තැළවේය.

තුවණැනි මිනිසේකුට සිය වරද පෙන්වා දුන් විට ඒ ගැන සිතා සිය හැසිරීම හොඳකර ගෙනි. මෝඩ මිනිසාට තම වැරදි හැසිරීම පෙන්වා දුන් විට ඔහු එය නොසලකා හරිනවා පමණක් නොව වචා ඕනෑකමින් එයම තැවතත් කරයි.

7. එක් කාලෙක ධනවත් මෝඩ මිනිසේක් සිටියේය. ඔහු වෙනත් මිනිසේකුගේ තුන් මහල් ලස්සන ගෙයක් දුටු විට ඒ ගැන ඊර්ජ්‍යාවේ තමාත් එපමණම පෝසත් යැයි සිතා එවැනි නිවසක් තැනීමට තීරණය කර ගත්තේය. වඩුවකු කැඳවූ හේ එය තනන ලෙස නියම කළේය. වඩුවා ඊට කැමති වී වහා අත්තිවාරම සාදා පළමු මහල, දෙවැනි මහල හා ඊළගට තුන්වැනි මහල තැනීමට පටන් ගත්තේය. නොරිස්සීමෙන් යුතුව මෙය බලා සිටි ධනවතා මෙසේ කිය. “මට අත්තිවාරමක් හෝ පළමු මහලක් හෝ දෙවැනි මහලක් උවමනා තැහැ. මට ලස්සන තුන්වැනි මහලකුයි උවමනා. එය ඉක්මනින් තනාපන්.”

මෝඩ මිනිසා නිතරම සිතන්නේ ප්‍රතිඵලය ගැනයි. හොඳ ප්‍රතිඵලය සඳහා අවශ්‍ය වැයම නොකර ප්‍රතිඵලය ගැන පමණක් නොඉවසිලිමත් වේ. නියමිත වැයමින් තොරව හොඳ දෙයක් ලබාගත නොහැක. හරියට අත්තිවාරම පළමු මහල දෙවැනි මහල තැතිව තුන්වෙනි මහලක් ලබා ගන්නට බැරිවාක් මෙනි.

8. එක් මෝඩ මිනිසේක් වරක් පැණි උණුකරමින් සිටියේය. ඔහුගේ මිත්‍රයෙක් හඳුසියේ ආ විට ඔහුට පැණි දීමට උවමනා විය.

නමුත් පැණි ඉතා උණුවිය. ඉතින් ඔහු ගින්දර ඉවතට ගන්නේ නැතිවම එය සිසිල් කිරීමට පැණිවලට පවත් සැලිය. මේ විදියට පැණි සිහිල් කර ගැනීමට බැරිවාක් මෙන්ම ලොකික ආගා නැමැති ගින්න ඉවත් නොකර තුවනු ලබාගත නොහැකිය.

9. සපත්තු දෙකක් වේවැලක් හා පෙට්ටියක් ගැන වාද කරමින් හා ද්බරවෙමින් මුළු ද්වසම ගතකළ රකුසේ දෙන්නෙක් සිටියන. ඔවුන් පසුකර යන මිනිසේක් “මේ දේවල් ගැන වාද කරන්නේ ඇයිදියි” ඇසිය. “ලබා ගැනීම සඳහා ද්බර කරන මේ දේවල්වල කුමන අද්භූත බලයක් තිබේ ද?”

රකුසේ ඔහුට මේ ගැන පැහැදිලි කර දුන්හ. පෙට්ටියෙන් ඔවුන් කැමැති ඕනෑම දෙයක් ලබාගත හැකිය. ආහාර ඇශ්‍රම් හා වස්තුව යනාදියයි. වේවැලින් ඔවුන්ගේ සියලු සතුරන් දමනය කළ හැකිය. සපත්තු කුට්ටමින් ඔවුන්ට අහසේ ගමන් කළ හැකිය.

මෙය අසා මිනිසා මෙසේ කිය. “ද්බර කරන්නේ ඇයි? මිනිත්තු කිපයකට උඩලා ඉවත ගියෝත් උඩලා අතර මේවා සුදුසු පරිදි බෙදන්නේ කෙසේදි මට කල්පනා කළ හැකිය.” එවිට රකුසේ දෙදෙනා පැත්තකට වුහ. ඔවුන් ගිය වහාම සපත්තු කුට්ටම දමාගත් මිනිසා පෙට්ටිය හා වේවැලත් තදින් අල්ලාගෙන අහසින් යන්නට ගියේය.

රකුසන්ගෙන් පෙන්වන්නේ මිත්‍යා විශ්වාස අදහන මිනිසුන්ය. පෙට්ටිය දියාවෙන් දෙන ලද තිලිණ පෙන්වයි. දියාවෙන් කොතරම් වස්තුව ලබාගත හැකිදිය ඔවුනු අවබෝධ කර නොගනිති. “වේවැල” මානසික සමාධිය ප්‍රගුණ කිරීම අර්ථවත් කරයි. එකග කළ සිතකින් තමන්ට සියලු ලෙංකික ආගාවන් දමනය කළ හැකි බව මිනිස්සු අවබෝධ කර නොගනිති. “සපත්තු කුට්ටමින්” සිත්විලි හා හැසිරීමේ නිර්මල විනයක් පෙන්වයි. එය ඔවුන් සියලු ආගා හා වාද බේදවලින් ඔබබට ගෙන යයි. මේ කිසිවක් නොදුන ඔවුනු පෙට්ටියක් වේවැලක් හා සපත්තු කුට්ටමක් ගැන වාද කරති. ද්‍රව්‍ය වෙති.

10. එක්තරා කාලයක මිනිසෙක් තනිව සංචාරය කළේය. හැන්දැවන විට ඔහු පාඨ නිවසකට ගොඩ වැදි එහි රාත්‍රිය ගත කරන්නට තීරණය කළේය. මධ්‍යම රාත්‍රියේදී එක් යකේක් මළ කඳක් ගෙනවිත් ගෙවීම මත දුම්මෙමිය. මද වේලාවකට පසුව තවත් යකේක් පෙනී සිට මළකඳට අයිතිවාසිකම් කිවේය. මෙසේ ඔවුන් අතර ද්‍රව්‍යයක් ඇති විය.

මෙවිට පළමු යක්ෂයා මේ ගැන දිගින් දිගට වාද කිරීම නිෂ්ප්‍ර බැවින් විනිසකරුවකුගෙන් අසා අයිතිකරු තීරණය කිරීමට යෝජනා කළේය. අනෙක් යක්ෂයා ද මේට එකග විය. මූල්ලක සැගවී සිටි මිනිසා දුටු යක්ෂයෝග් මේ හිමිකම විනිශ්චය කරන ලෙස ඉල්ලුහ. මිනිසා බලවත් ලෙස බියට පත්විය. මක්නිසාද යත්

මහු කුමන තීන්දුවක් දුන්නත් අවාසි වූ යක්ෂයා මහුගෙන් පලිගැනීමට ඔහුව මරා දමන බව නොදින් දත් තිසාය. නමුත් තමා දුටු දේ සත්‍ය ලෙස කියන්න ඔහු තීරණය කළේය.

මිනිසා බලාපොරොත්තු ලෙසටම කෝපයට පත් වූ දෙවැනි යක්ෂයා ඔහුගේ අතක් ඉරා දුම්මෙමිය. නමුත් පළමු යක්ෂයා ඒ අත වෙනුවට මලකදෙන් අතක් ගෙන සවි කළේය. කෝපයෙන් සිටි යක්ෂයා අනික් අත ද ඉරා දුම් විට, පළමු යක්ෂයා මලකදේ අනෙක් අත ඔහුට ඉක්මනින්ම සවි කළේය. මේ විදියට අත් දෙකත් කකුල් දෙකත් ඔහුවත් ගිරිරයත් ඉරා ඉවත් කරනු ලැබූ අතර එම කොටස්වල අඩුව මලකදේ කොටස්වලින් පුරවන ලදී. ඉක්තිති මිනිසාගේ කැබලි පොලොවේ තැනින් තැන විසිරි තිබෙනු දුටු යක්කු ඒවා ඇහිදිගෙන කැදර ලෙස කමින් විකමින් කොක් හඩලමින් ඉවත ගියහ.

පාඨ ගෙදරක නවාතැන් ගත් දුජ්පත් මිනිසා තමාට සිදුවූ අවාසනාව ගැන මහත් වියවුලකට පත් විය. තම ගිරියෙන් යකුන් විසින් කාදමන ලද කොටස් මාපියන් විසින් දෙන ලද කොටස්ය. දැන් ඔහුට ඇති අංග මළ සිරුරේ අයිති ඒවාය. ඉතින් කොහොම වුනත් දැන් ඔහු කවුද? මේ සියලු කාරණා තේරුම් ගත්තත් ඒවා ගොනුකර ගත නොහැකිව උමතු වූ හෙතෙම ඒ ගෙදරින් පිටව ඉඛාගාත් ඇවිද්දේය. පන්සලකට පැමිණ තමාගේ දුක් ගැනවිල ගැන හික්ෂුන්ට පැවසීය. අනාත්මකාවයේ සැබැං අදහස මිනිසුන්ට ඔහුගේ කජාවෙන් දැකිය තැකිය.

11. මතාසේ හැඳ පැළදගත් ලස්සන කාන්තාවක් වරක් එක් ගෙදරකට ආවාය. ගෙහිමියා ඇෂ් කුවුදයි විමසීය. තමා ධනයට අධිපති දෙවිදුච යැයි ඇෂ් පිළිතුරු දුන්නාය. සතුටට පත් ගෙහිමියා ඇෂ්ට හොඳින් සංග්‍රහ කළේය.

මදකට පසුව හොඳින් හැඳ පැළද නොගත් අවලක්ෂණ කාන්තාවක් ද ආවාය. ඇෂ් කුවුදයි ගෙහිමියා ඇසුවිට තමා දුෂ්පත්කමට අධිපති දෙවිදුච යැයි කීවාය. බියට පත් ගෙහිමියා ඇෂ් ගෙදරින් පලවා හරින්නට වැයම් කළේය. නමුත් එසේ පිටවීමට අකමැතිවූ කාන්තාව මෙසේ කීවාය. "ධනයට අධිපති දෙවිදුච මගේ සහෝදරයි. අප කවදාවත් වෙන්වී නොවීසීමට ගිවිසගෙන ඇත. ඔබ මා පලවා හරින්නේ නම් ඇත් මා සමග එනු ඇත." ඇත්තෙන්ම අවලස්සන කාන්තාව පිටවූ වහාම අතෙක් කාන්තාව අතුරුදෙහන් වුවාය.

උපත මරණය සමගම යයි. වාසනාව අවාසනාව සමගම යයි. තරක දේවල් හොඳ දේ පසුපස යයි. මිනිසුන් මේ බව අවබෝධ කර ගත යුතුයි. මෝඩ මිනිස්සු අවාසනාවට බියවී වාසනාව පසුපස යති. නමුත් බුද්ධත්වය පතන්නා මේ දෙකම ඉක්මවා ලොකික ඇලුම්වලින් නිදහස් විය යුතුයි.

12. තම බේරිද ද ගෙදර දමා වාසනාව සෞයා ගිය එක් දුගී සිත්තරෙක් සිටියේය. තුන් අවුරුද්දක් අමාරුවෙන් වැයම් කොට ඔහු රත්රන් කැබලි තුන්සියයක් ඉතිරිකර ගෙන ගෙදර යැමට ඉටා ගත්තේය. අතර මගදී විශාල විභාරස්ථානයකට ආ ඔහු එහි දානෝත්සවයක් පවත්වන බැවි දුටුවේය. ඉන් බලවත් උනන්දුවක් ඇතිවූ හෙතෙම තමාටම මෙසේ කියා ගත්තේය. “මෙතෙක් මා සිතුවේ වර්තමානය ගැන පමණයි. මගේ අනාගත සතුට ගැන කවදාවත් සිතුවේ නැත. මා මෙහි ආවේ මගේ වාසනාවටයි. මා එහි ප්‍රයෝගනය රැගෙන කුසල් බිජුවට වැඩිරිය යුතුයි.” මෙසේ සිතමින් තමා ඉතිරි කරගත් සියලු වස්තුව උදාර ලෙස පරිත්‍යාග කර සතයක් අන් නැතිව ගෙදර පැමිණියේය.

ඔහු ගෙදර ආ විට තමන් වෙනුවෙන් මුදල් ස්වල්පයක් තබා නොගැනීම ගැන බේරිය දොස් කිවාය. දුප්පත් සිත්තරා පිළිතුරු දෙමින් තමා උපයාගත් මුදල් ඉතා ප්‍රවේශම් සහිත තැනක තැනපත් කළ බව පැවසීය. ඒවා සගවා තැබූ තැන පවසන ලෙස ඇ ඔහුට බල කළ විට ඒවා එක්තරා පන්සලක හික්ෂන්ට දන් දුන් බව පැවසීය.

මින් කුපිත වූ බේරිය ස්වාමියාට බැණවැදි අන්තිමේදී මේ ගැන ප්‍රාදේශීය විනිසකරුට පැමිණිලි කළාය. විනිසකරු සිත්තරාගෙන් නිදහසට කරුණු ඇසුවිට තමා මෝඩ ලෙස කටයුතු නොකළ බවත්, ඒ මුදල් මහත් වෙර වැයමින් උපයා ගත් අතර වඩා

වාසනාවන්ත අනාගතයක් සඳහා බිජුවට ලෙස යෙදූවූ බවත් පැවසීය. පන්සලට ආවිට එය තම රන් බිජුවට ලෙස වැඩිඡිමට සුදුසු කෙතක් ලෙස පෙනී ගිය බව ද පැවසීය. ඔහු මෙසේ කිය. “මා ඒ රන් හික්ෂුන්ට පූජා කළ විට තණ්හාව හා මසුරුකම මා සිතින් ඉවතට විසිකළ බව මට පෙනී ගියේය. සැබැඳු ධනය නම් රත්රන් නොව සිත බව මට පැහැදිලි විය.”

විනිසකරු සිත්තරාගේ දීරඟාවය ගැන ප්‍රශ්නයා කළේය. මෙය අසා සිටි පිරිස නොයෙක් ආකාරයෙන් සිත්තරාට උදව් කළහ. මෙසේ සිත්තරා සහ බිරිය සඳාකාලික වාසනාවට පත්වුහ.

13. සුසාන භුමියක් අසල ජ්වත් වූ මිනිසෙකුට එක් රයක මත් වලකින් ආ කටහඩක් ඇසුනේය. එය කුමක් දැයි පරීක්ෂා කිරීමට තරම් නිර්හිත නොවූ හේ පසුවදා මෙය සිය නිර්හිත මිතුරෙකුට කිවේය. මිතුරා ර්ලග රාත්‍රියේ ගබාය ආවේ කොතැනින්දය සෙවීමට අදිටන් කර ගත්තේය.

බියගුළ මිනිසා හිතියෙන් වෙවුලද්දී ඔහුගේ මිතුරා සුසාන භුමියට ගොස් අර ගබාය එන්නේ මිනිවලකින් බව සැකහැර දැන ගත්තේය. “ඒ කවුද? ඔබට උවමනා කුමක්දයි” මිතුරා ඇසීය. පොලොව යටින් ආ ගබාය මෙසේ පැවසීය. “මා සමග වළලන ලද වස්තුවකි. එය කාටහරි දීමට මම තීරණය කළේමි. ර්යේ රාත්‍රියේ මා එය මිනිසෙකුට දුන් නමුත් ඔහු එය ගැනීමට බිය විය. ඉතින්

මම එය උඩට දෙමි. උම් ර්ට සුදුසුය. හෙට උදැසන මගේ අනුගාමිකයන් හත්දෙනා සමග මම උණී ගෙදරට එන්නෙමි.”

මේතුරා මෙසේ කිය. “මබ එනතුරු මා ඉන්නමි. කරුණාකර ඔබට සංග්‍රහ කරන්නේ කෙසේදිය කියන්න.” හඩ මෙසේ උත්තර දුන්නේය. “අප එන්නේ සිවුරු හැඳුගෙනය. අපට වතුර සමග කාමරයක් පිළියෙල කර තබන්න. ඔබත් ඇගපත සෝදාගෙන කාමරය ද පිරිසිදු කර තබන්න. අපට අසුන් පතවා වතුර ද කිරිබත් සහිත භාජන අටක් ද තබන්න. ආහාරයෙන් පසුව ඔබ අප එකිනෙකාව වසන ලද කාමරයකට ගෙන ගිය විට අපි එහිදී රන්වලින් පිරුණු මැටි බදුන් බවට පත් වන්නෙමු.”

පසුවදා උදැසන ඔහු කියන ලද පරිදි පිරිසිදු වී කාමරය ද පිරිසිදු කොට හික්ෂුන් අටදෙනා එනතුරු බලා තුන්නේය. නියමිත වේලාවට ඔවුන් පැමිණි විට ඔහු ඉතා ආචාරිලිව පිළිගත්තේය. ඔවුන් ආහාර ගෙන අවසන් වූ පසුව ඔහු ඔවුන් එකිනෙකා වසන ලද කාමරයකට ගෙන ගිය විට ඒ සැම හික්ෂුවක්ම රන්වලින් පිරුණු මැටි භාජන බවට පත් විය.

එම ගම් සිටි එක් මසුරු මිනිසෙක් මේ සිද්ධිය ගැන දින තමා ද රන් බදුන් ලබා ගැනීමට සිතුවේය. ඔහු හික්ෂුන් අටදෙනාටම තම නිවසට ඇරයුම් කළේය. ආහාරයෙන් පසුව ඔවුන් වසන ලද කාමරයට ගෙන ගියේය. මෙහිදී කෝපයට භා රඟ

බවට පත් හික්ෂුහු රතින් පිරි මැටි බදුන් බවට පෙරලෙනු වෙනුවට පොලීසියට පැමිණිලි කළ විට පොලීසිය ඔහු අත් අඩංගුවට ගත්තේය.

ලියගුල් මිනිසා මිනී වලෙන් ආ හඩ නිර්හිත මිනිසාට වස්තුව ගෙන දුන් බව අසා ඔහු නිර්හිත මිනිසාගේ ගෙදරට ගොස් කටහඩ මූලින් ඇමතුයේ තමාට තිසා වස්තුව තමාගේ යැයි කියමින් ගිණු ලෙස ඒවා ඉල්ලා සිටියේය. ලියගුල් මිනිසා ඒ හාජත ගෙන යන්න තැත් කළ විට ඔහු දුටුවේ ඒවායේ නාගයින් පෙනය පුෂ්පා තමාට පහරදීමට උත්සාහ කරන බවය.

රජතුමා මේ ගැන අසා රන් බදුන් නිර්හිත මිනිසාට අයිති බවට නියම කළේය. රජතුමා මෙසේ ද ප්‍රකාශ කළේය. "ලොවහි හැමදේම මෙසේ සිදුවේ. මෝඩ මිනිස්සු හොඳ ප්‍රතිඵල ගැන පමණක් ගිණුවෙ෇ වෙති. නමුත් එය ලබා ගැනීම සඳහා ක්‍රියා කිරීමට නිර්හය තොවෙති. මේ තිසා දිගින් දිගටම පරාජයට පත් වෙති. සිතතු භටගන්නා අරගලයන්ට මුහුණ දීමට තරම් දෙයීයක් හෝ විශ්වාසයක් ඔවුන්ට නැත. සැබැඳු සාමය හා සුහද බව අත්කර ගත හැක්කේ ඒ තුළින් පමණකි.